

කුගේ කර්ම ප්‍රත්‍යාවෙශන්‍යාචාර්‍ය නිවහර

දන්කන්දේ ධම්මරතන හිමි

සියලුම හිමිකම් ඇවිරිණි

තමන් තමන්ම රවවා ගැනීමක්

ප්‍රායෝගික පදනමක පිහිටා අප විසින් ඉදිරිපත් කර ඇති ධම් දේශනා පොත්-පත් ආදිය උපයෝගී කර ගෙන ප්‍රත්‍යක්ෂමය හාවනා අත්දුකීම් තමා විසින් ම ලබා ගන්නේ නම්, ඒවා එලෙසින්ම කොඩිකර ඉදිරිපත් කිරීමෙන් ඇතිකර ගනු ලබන ‘තමන් තමන්ම රවවා ගැනීමේ මූලාවෙන්’ මිදීමට හැකි බව කරුණාවෙන් සළකන්න.

කවර හෝ උප්පවා ගැනීමක් දක්වන අවස්ථාවන්හි දී ඒවායේ මූලාශ්‍රයන් දක්වා සඳාවාර සම්පන්න වන එක ඉතා අගනේ ය.

පටුන

1.	කුගල කර්ම සහ පුණුෂ කර්ම අතර වෙනසක් තිබේ ද ?	
2.	කුගල කර්ම ප්‍රත්‍යාවේශ්‍යා කිරීම සේඛ - අජේඛ	1
	කුගල අකුගල කර්ම දුක්ඛ සමුද්‍ය සත්‍යය සි	2-3
	කුගල කර්ම නිර්වාණාවබෝධය සඳහා උපයෝගී කර ගැනීම	4
3.	කුගල කර්ම ප්‍රත්‍යාවේශ්‍යා කළ හැකි ආකාර ත්‍රිවිධ පුණුෂ ක්‍රියා	5 5-8
4.	අනිත්‍ය වගයෙන් ප්‍රත්‍යාවේශ්‍යා කිරීම කායික ක්‍රියා අනිත්‍ය බව වාචික ක්‍රියා අනිත්‍ය බව මානසික ක්‍රියා අනිත්‍ය බව නාම ධර්මයන්ගේ අනිත්‍යතාවය	9 9 10 11 12-13
5.	දුකක් වගයෙන් ප්‍රත්‍යාවේශ්‍යා කිරීම	14-16
6.	අනාත්ම වගයෙන් ප්‍රත්‍යාවේශ්‍යා කිරීම	17-18
7.	ධාතු වගයෙන් ප්‍රත්‍යාවේශ්‍යා කිරීම දාන වස්තු දාතු වගයෙන් දුකීම දානය පිරිනමන අය දාතු වගයෙන් දුකීම දානය පිළිගන්නා අය දාතු වගයෙන් දුකීම දාතු වෙන්කර දුකීමෙන් නිවනත	19 19-20 21 22 22-23
8.	පංච්‍යකන්ධ වගයෙන් ප්‍රත්‍යාවේශ්‍යා කිරීම සංස්කාරස්කන්ධය සංයුෂ්කන්ධය වියුනස්කන්ධය වේදනාස්කන්ධය	24 24 25 25 26

රුපස්කන්ධය	26-27
පංචස්කන්ධ ධර්ම වගයෙන් ප්‍රත්‍යවේශණ කිරීමෙන් නිවනට	27-28
9. ගුනා වගයෙන් ප්‍රත්‍යවේශණ කිරීම දාන වස්තු ගුනා වගයෙන් දැකීම දානය දෙන අය ගුනා වගයෙන් දැකීම දානය පිළිගන්නා අය ගුනා වගයෙන් දැකීම දානමය පුණු කරමයේ විපාක ලබන අය ගුනා වගයෙන් දැකීම ගුනා වගයෙන් ප්‍රත්‍යවේශණ කිරීමෙන් නිවනට	29 29-30 31 32 32 32
10. හේතු-ලේ හෙවත් පටිච්චමුප්පාද ධර්ම වගයෙන් ප්‍රත්‍යවේශණ කිරීම කුල මූල ත්‍රිහේතුක කුගලකර්ම සහ ත්‍රිහේතුක ප්‍රතිසන්ධි ද්විහේතුක කුගල කර්ම සහ ද්විහේතුක ප්‍රතිසන්ධි ත්‍රිහේතුක කුගලයකින් ද්විහේතුක ප්‍රතිසන්ධියක් ලැබෙන හැරි අභේතුක ප්‍රතිසන්ධි දුක නො දන්නා අවිද්‍යාව දුක ආතිවීමේ හේතුව නො දන්නා අවිද්‍යාව දුක්ඛ නිරද්‍ය කිරීමේ මාර්ගය නො දන්නා අවිද්‍යාව දුක නිරද්‍ය කිරීමේ මාර්ගය නො දන්නා අවිද්‍යාව අවිජ්‍ය පව්චය සඩ්බාරා සඩ්බාර පව්චය විස්දේශ්‍යාණය අවිජ්‍ය නිරෝධා, සඩ්බාර නිරෝධේ සඩ්බාර නිරෝධා, විස්දේශ්‍යාණ නිරෝධේ	33 33 34 34 34 35 35 36 37-38 39 39 39 40-42 43 43
11. වතුරාර්ය සත්‍ය වගයෙන් ප්‍රත්‍යවේශණ කිරීම දුක්ඛ සත්‍යය දුක්ඛ සමුද්‍ය සත්‍යය දුක්ඛ නිරෝධ සත්‍යය දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍යය	44 44 45 45 46

සැම කුගල කර්මයක්ම කළාට පසුව සැම බොද්ධයකු ම වාගේ 'ඒ පූජාය ගක්තියේ බලයෙන් නිවන් සුව ලැබේවා'යි පාර්ථනා කළත්, නිර්වාණය සාක්ෂාත් කළ හැකි වන්නේ විද්‍රෝහනා භාවනාව දියුණු කිරීමෙන් පමණි. වට්ටගාමී කුගල කර්ම නිසා නැවත නැවත ඉපගේදම්න් සයර ගමන දිග්ගැස්සෙන බව බොහෝ දෙනෙක් නො දැනිති. ඔහුම කුගල කර්මයක් කළාට පසුව එය ප්‍රත්‍යාමය කරන්නේ නම්, ඒ ප්‍රත්‍යාමය පූජාය ගක්තිය ගෙදීනක හෝ නිර්වාණාවටත්ත් සඳහා හේතු වන බැවින්, සැම කෙනකු විසින් ම එසේ කිරීමට පුරුණ පූජා වීම ඉතා සූදාසූ ය.

කුගල කර්ම ප්‍රත්‍යාමය කරන්නේ කෙසේ ද කියන කරුණ ගැන කෙටියෙන් හෝ කරන ලද විස්තර කිරීමක් කිසිම පොත පතකින් හෝ කිසිම දේශනාවක් තුළින් මේ දක්වාම අපට කියවන්නට හෝ අසන්නට නො ලැබුණ තිසා, එය අපට අවබෝධ වී ගිය ආකාරයෙන් පොතක් වශයෙන් මුද්‍රණය කිරීමෙන් බොහෝ දෙනකුම ඉන් ප්‍රගය්ථනයක් ගනු ඇතැයි සිතා මෙම පොත මුද්‍රණය කිරීමට පිතිමි. එහෙත් මෙම පොත කියවීමෙන් පමණක් නො නැවති ඒ අනුව පිළිපැද එයින් තමා විසින් ම ප්‍රත්‍යාමය අත්දැකීමක් ලබන ආය පමණක් මෙහි සඳහන් කරුණු අවබෝධ කර ගනු ලබන අතර, අන් ආය ඒ කරුණු සංඛ්‍යා මාත්‍ර වලට පමණක් සීමා කර ගනු ඇති.

කුගල කර්ම සහ පූජාය කර්ම අතර වෙනසක් තිබේ ද?

කුගල කර්ම සහ පූජාය කර්ම අතර වෙනසක් ඇතැයි දැනට බොද්ධයන් අතර ප්‍රවලිත වෙමින් පවත්නා මතයක් ගොඩනැගී ඇතැත්, එවැනි වෙනසක් දක්වෙන බුද්ධ දේශනයක් කිසි තැනක අපට නම් දක්නට ලැබේ නැත. එහෙත් 'කුගල' සහ 'පූජා', කියන ව්‍යන දෙකම් එකම අර්ථයක් දක්වෙන පරියාය ව්‍යනයක් ගේ

බුදුරජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථාවල දී දේශනා කර තිබේ. එවැනි අවස්ථා රාජියක් අතරෙන් පූත්‍ර පිටකයේ දැක්වෙන කිහිපයක් පමණක් මෙහි උදාහරණ වගයෙන් දැක්වීම පුදුපු යැයි සිතිමි.

01. “තීණිමානි හික්බවේ පුද්ගලිකිරිය වත්පුනි. කතමානි තීණි: දානමය පුද්ගලිකිරිය වත්පු, සිලමය පුද්ගලිකිරිය වත්පු, භාවනාමය පුද්ගලිකිරිය වත්පු” මහණෙනි, පුණුසකිරිය වස්තුන් තුනක් ඇතේ. කවර තුනක් ද: දානමය පුණුසකිරිය වස්තු, සිලමය පුණුසකිරිය වස්තු, භාවනාමය පුණුසකිරිය වස්තු. (අංගුත්තර තික නිපාතය)

භාවනා කිරීම් 'කුගල්'වගයෙනුත්, ගෙසපු කුගල කර්මයන් 'පුණුස' වගයෙනුත් ගනු ලබන අදහස ගෙනරම් නම් දුරට නිරවද්‍ය දැයි මෙම බුද්ධ දේශනාව පෙන්නා ගෙනු ඇතේ.

02. “තීණිමානි හික්බවේ කුසලමුලානි..... අමෝහෝ ආසලමුල, අදෝසෝ කුසලමුල, අමෝහෝ කුසලමුල.” මහණෙනි, කුගල කර්ම කිරීමට මුල්වන කුගලමුල තුනක් ඇතේ: අමෝහය කුගලමුලයක්, අද්මේවිෂය කුගලමුලයක්, අමෝහය කුගලමුලයක්. (අංගුත්තර තික නිපාතය)

පුණුස කර්ම හෝ කුගල කර්ම වගයෙන් ගනු ලබන කවර කුගල කර්මයක් ලේඛා, ඒ සැම එකක්ම කිරීමට මුල්වන්නේ මෙම කුගලමුල තුන පමණක් ම බව තේරුම් ගත් විට, කුගල කර්ම සහ පුණුස කර්ම අතර වෙනසක් තිබිය හැකි දැයි අවබෝධ කර ගත හැකි වනු ඇතේ.

03. “එසා හික්බවේ වේළකණ්ටකි නන්දමාතා උපාසිකා

සාරිපුත්ත මොගල්ලාන පමුවෙඩී හික්බූ සඩ්සේ ජළඩ්ග සමන්නාගත දක්වීණ පතිචියාපේති”

‘ලේඛකෙටකි තන්දමාතා උපාසිකාව සැරියුත් මුගලන් පාමාක් හික්බූ සඩ්සියා වෙත අංග හයකින් යුතු දක්ෂීණාවක් පිරිනාමයි’ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ ‘ජළඩ්ගදාන සූත්‍රයේ’ (අංගුත්තර 6) දක්වා වදාරමින්, එවැනි දානයකින් ලැබෙන ආනිසංයය ගැන “ඒවං ජළඩ්ග සමන්නාගතාය දක්වීණාය න සුකරං පුද්දුඡුස්ස පමාණ ගහේතුව එන්තකේ පුද්දුඡුහිසන්දෝ, එන්තකේ කුසලාහිසන්දෝ....” ‘එවැනි ජළංග සමන්නාගත දානයකින් ලැබෙන පුණුස ගක්තිය මෙතරම් පුණුසස්කන්ධයක් ය, මෙතරම් කුගලස්කන්ධයක් යැයි ප්‍රමාණ කළ නො හැකි’ බව වදාරා ඇතේ.

මෙහි දී ‘කුගල’ සහ ‘පුණුස’ කියන වෙත දෙකම එකම අර්ථයක්දක්වීම සඳහා යෙදී නො මැතිදු’යි සිතා බලන්න.

04. “පුද්දුඡු වූවිවනි ය සිංහ්වී තෙධාතුක කුසලාහිසඩ්බාරං....” යම් කිසි ත්‍රිවිධාකාර කුගල සඳහා රැස්කීරීමක් තිබේ නම් එය ‘පුණුස’ යැයි කියනු ලැබේ. (බුද්ධ ජයන්ති ප්‍රකාශන - මහා නිද්දේෂ පාලි - මිටු 124).

මෙහි ‘පින්’ සහ ‘කුගල්’ අතර වෙනසක් දක්වා තිබේ දු’යි බලන්න.

05. “වත්තාරෝ” මේ හික්බෙවි පුද්දුඡුහි සන්දා කුසලාහිසන්දා....” (අංගුත්තර 4 බු. ජ. ප්‍රකාශන පිටු 106, 108) - මහජෙන්ති, පුණුස ප්‍රවාහයන්, කුගල ප්‍රවාහයන් හතරක් ඇතේ.

යම්කිසි හික්ෂුවක් සිවුපසය පරිහෝග කරන විට, මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා කියන සතර බූජම විහරණ ධ්‍යානයකට සමවදින්නේ නම් හෝ, අරහත් එල සමවතට සමවදින්නේ නම්, එම සිවුපසය පිරිනැමු අයට අතිමහත් පුණුස්සය්කන්දයක්, අතිමහත් කුගලය්කන්දයක් අත්වන බව මෙම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විසින් වදාරා තිබේ.

මෙහි දී 'පින්' සහ 'කුගල්' කියන වචන දෙකම පරියාය වචනයක් වශයෙන් යෙදී නො මැති දු'සි බලන්න.

06. "තීහි හික්බලේ ධමමේහි සමන්නාගතේය් පණ්ඩිතේ ලේදිනබැවේ. කතමේහි තීහි: කුසලේන කාය කම්මේන, කුසලේන ව්‍යාපෘති කම්මේන, කුසලේන මතේය කම්මේන" (අංගු 1 බුද්ධ. ප්‍රකාශන පිටු 200) - කුගල වූ කාය කරමවලින්, කුසල වූ ව්‍යාපෘති කරමවලින්, කුගල වූ මතේය කරමවලින් සමන්නාගත වූ පණ්ඩිතවත් තැනැත්තා දත යුතු ය.

කුගල කාය කරම, කුගල ව්‍යාපෘති කරම, කුසල මතේය කරම කියන්නේ මොනවාට දු'සි සිතා බලන්න.

07. "..... තං කිම්මක්කුදු කාලාමා ඉමම් ධමමා කුසලා වා අකුසලා වා' ති"
- කුසලා හන්තේ (කාලාම සූත්‍රය - අංගුත්තර නිකාය)

කාලාමයෙනි, ලෝහයෙන්, ද්‍රේවීෂයෙන්, මෝහයෙන් යට නො වී පස්පවින් වළකිනවා නම් එය කුගලයක් ද, අකුගලයක් ද ?

"කුගල් ස්වාමීනි"

සතුන් මැරිමෙන් වැළකීම ආදිය කුගල් ද ආකුගල් ද කියා බුදුරජාණන් වහන්සේ ඒවා ගැන වීමසු පසු 'ඒවා කුගල්' වගයෙන් දක්වා ඇති ආකාරය බලන්න.

08. "පස්ස පුණුෂ්ඨානං විපාකං - කුසලානං සූබේඩිනේ මෙක්තං විත්තං විභාවෙත්වා - සත්තවස්සානි හික්බවේ සත්ත සංවච්ච-විවච කප්පේ - නයිමං ලෝකං ප්‍රනාගමං."
- (අංගුත්තර 7 - මා පුණුෂ්ඨායි සූත්‍රය)

සෑප කැමැත්තෙනි, කුගල සංඛ්‍යාත සූණායන්ගේ විපාකය බලව. මම මෙමත් ධ්‍යාන සිත් සත් වසරක් වඩා ආහස්සර බුන්ම ලෝකයේ ඉපිදා, තැසෙන්නා වූ ද, වැශ්වන්නා වූ ද කප්ප 7 ක ම බුන්ම ලෝකයෙන් මෙලොවට නො පැමිණියෙමි.

මෙහි දී මෙමත් ධ්‍යාන සිත් පවා, 'පුණුෂ්ඨානං කුසලානං විපාකං'- කුගල්වූපූණාය විපාක ලබාදුන් බව බුදුරජාණන් වහන්සේ විසින් වදාරා ඇති අපුරු බලන්න.

09. "නාභං හික්බවේ අංශ්ඨං ඒකබලම්පි සමනුපස්සාමි යං එවං දුප්පසං යථිදං හික්බවේ මාරබලං. කුසලානං හික්බවේ ධම්මානං. සමාදාන හේතු ඒවමිදං පුණුෂ්ඨං පවත්ති" (දිස නිකාය - වැකවත්ති හිහනාද සූත්‍රය)

මහගණනි, මාර බලය තරම් මැඩලිමට අපහසු අන් කිසිම බලයක් මම දකින්නේ නැහැ.

මහගණනි, කුගල් ධර්ම වැඩි වැඩියෙන් කිරීමේ හේතුවෙන්, මාර බලය පවා මැඩලිමට හැකි රහන් එලය වුවන් ලබා දෙන පින් වැශ්වනවා.

මෙහි 'කුගල' සහ 'පුණුස්'යන වචන එක ම අර්ථයක්ද ප්‍රේම සඳහා ගෙයදෙන ආකාරය බලන්න.

පින් සහ කුගල් අතර වෙනසක් ඇතැළිය යන මතයේ ඔබ තවදුරටත් පිහිටා සිටියා, නො සිටියා, කටර කුගල කරමයක් හෝ පුණුස කරමයක් කළාට පසුව, එය තුවණීන් වීමස වීමසා සම්මරුණය කරමින් ප්‍රත්‍යාග්‍රහණය කිරීම නිරවාණාවබේදය සඳහා හේතුවන බව අවබෝධ කර ගැනීම ප්‍රයාගේවර ගෙවී.

ඔබ සැමට නිවන් පූව ම අත් වේවා !

දන්කන්දේ ධම්මරතන හිමි

2011 නොවැම්බර්

කුගල කම් ප්‍රත්‍යවේශනා කිරීම

මේ අයට අද දින, කුගල කම්යක් කර, එම කුගල කම්ය ප්‍රත්‍යවේශනා කරන ආකාරය පිළිබඳව තරමක සරල දේශනාවක් ඉදිරිපත් කිරීමට සි බලාපොරොත්තු වන්නේ. ඒ අසා, සැම කුගල කම්යක්ම කළාට පසුව ප්‍රත්‍යවේශනා කිරීමට පූරුෂ වන්න.

සේබ - අසේබ

"සේබ වා පුදුජ්ඡනා වා කුසලං අනිවිතනේ දුක්ඛතෝ අනත්තනේ විපස්සන්ති" කියලා පායයක් දක්වලා තිබෙනවා. සේබ කෙනෙක් හෝ පෘථිජන භූමියේ සිරින කෙනෙක් කුගලයක් කළාට පසුව, ඒ කුගලය අනිවිතනේ දුක්ඛතෝ අනත්තනේ විපස්සන්ති - අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් විද්‍රෝහනාවට නාගනවා කියන එක යි එහි අදහස. සේබ වා පුදුජ්ඡනා වා කියලා වචන දෙකක් මෙහි දක්වා තිබෙනවා. සේබ කියන්නේ රහත් නො වූ, සෙසු මාරුගල්ල ලාභී හැමෙම්ම. රහත් වූ කෙනකුට අසේබ කියලා කියනවා. අගෙකුස කියන වචනය යි ඒ සඳහා සිංහලෙන් කියනු ලබන්නේ. නැවත හික්මෙන්නට දෙයක් නො මැති නිසා අගෙකුස යි; තවදුරටත් හික්මෙන්නට ඇති නිසා සේබ යි. "සික්ඛති සික්ඛති" තිබේ හික්මෙන්නට දෙයක් වූව්වති" කියලා බුදුරජාණන් වහන්සේ විසින් සේබ කියන වචනය නිරවචනය කොට වදාල පායයක් තිබෙනවා. එහි අදහස 'හික්මන නිස යි මහණෙනි, සේබ කියලා කියන්නේ' කියන එක යි.

"කිස්ව සික්ඛති" කුමක ද හික්මෙන්නේ: "අධි සිලම්පි සික්ඛති, අධි විත්තම්පි සික්ඛති, අධි පක්ෂ්‍යම්පි සික්ඛති" - අධි සිලය වඩුමින් හික්මෙනවා; අධි සමායිය දියුණු කරමින් හික්මෙනවා; අධි ප්‍රයුව වැශෙන අයුරින් හික්මෙනවා. මෙහි 'අධි' කියන්නේ ඉතා බහුල, ඉතා උතුම්, ඉතා උසස් වැනි අර්ථයක් දුක්වෙන උපසර්ග වචනයක්.

එතකොට ශ්‍රී-සමාධි-ප්‍රයා කියන තු හිස්‍යා ගුණ ධම්‍යන් දියුණු කරමින් හික්මෙන තහැන්තා තමයි සේඛ කියන්නේ. රහන් වූ කෙනකුට ඒවා නැවත දියුණු කරන්නට අවශ්‍ය නැති නිසා ඇසේඛ කියන වචනය පාවිච්චී කරනවා.

එතකොට 'ඡේඩා වා පුද්ගලනා වා' ගස්වාන් සකඟාගාමී අනාගාමී තත්ත්වයට පත් වූ කෙනෙක් හෝ, පෘථිජ්‍යන තුම්යේ සිටින කෙනෙක් හෝ, කුසලංකතවා, කුගල කම්යක් කර, අනිවිවතෝ දුක්ඛතෝ අනත්තතෝ වීපසන්ති, අතිතා - දුක්ඛ - අනාත්ම වගයෙන් විද්‍යුත් ඇසින් බල - බලා විද්‍රෝහනා කරනවා කියන එක යි මුළුන් ම දැක් වූ පාඨයේ සරල අදහස.

කුගල අකුගල කම් දුක්ඛ සමුදය සත්‍යය යි.

මිනුම කම්යක් කළාට පසුව, අප විසින් තේරුම් ගත යුතු කරුණක් තිබෙනවා. අකුගල කම් දුක්ඛ සමුදය සත්‍යයක් වනවා, ඒ වගේම කුගල කම්ත් දුක්ඛ සමුදය සත්‍යයක් වනවා කාරණාව. හේතුව, කුගල කම් තුළිනුත් නැවත නැවත ඉපදෙනවා. අප මේ මනුෂ්‍ය ලෝකයේ ඉපදුණෙක්, මේ නවයේ අප මේ ප්‍රතිසන්ධිය ලැබුවේ, පසුගිය හවයේ මරණ මොහොත් කුගල කම්යක් සිහිපත් වූ නිසා. ඒ කුගල කම්යේ ප්‍රතිවිඛාකයක් වගයෙන් ප්‍රතිසන්ධි වියානය මේ ජීවිතයේ හට ගන්තා. එම නිසා මේ නාම රුප ධම් පහළ වූණා.

මෙම නාම රුප ධම්යන්ගේ පැවැත්ම නිසා ම, ඉපදුණු ද්‍රව්‍ය සිට අද මේ දක්වා ම අති විගාල දුක්ඛස්කන්ධයක් අප අත්දැකලා තිබෙනවා; ඉදිරියටන් මරණ මොහොත දක්වා ම විගාල දුකක් අත්දැකින්නටන් සිදු වෙනවා.

මෙම දුක් සියල්ලම අත් දකින්ට සිදු වුණේ, සිදු වන්නේ ජාතිය ඇති වූණ නිසා. ජාතිය කියන්නේ ඉපදීම. ඉපදීමක් නො තිබුණා නම්, අපට මෙම ජීවිතයේ දුක් එකක්වත් විදින්නට සිදු වන්නේ තහැර ඉපදීම ගෙන දීමට හේතු වුණේ, අප ගිය හටයේ දී මුරෙන ගමාහාන් සිහිපත් වූ කුගල කම්ය. එක් විපාකයක් වගයෙනු සි මෙම ප්‍රතිසන්ධි විද්‍යානය ගෙන දුන්නේ. එම නිසා කුගල කම් පවා දුක ඇතිකර දෙන හේතුවක්, දුකඩ සමුදය සත්‍යයක්. මෙය අනිවාර්යයෙන්ම තෝරුම් ගත යුතු සි.

අකුගල කම්වලින් දුගතිගාමී දුක් ලබා දෙනවා වගේ ම, කුගල කම්වලින් සුගතිගාමී දුක් ලබා දෙනවා. එම නිසා අකුගල් පමණක් නො වෙයි, කුගලුන් දුකඩ සමුදය සත්‍යයක්. සංසාරයේ තැවත නැවත ඉපදීමට, ප්‍රතිසන්ධි විපාක ගෙන දෙන ඒ කුගල අකුගල කම් සෑම එකක් ම හේතු වෙනවා.

"අවිෂ්ඨ පවිචාර සංඛ්‍යාරා, සංඛ්‍යාර පවිචාර විශ්ෂ්කාණ" කියලා බුදුරජාන් වහන්සේ වදාලේ එම නිස සි. අවිද්‍යාව පාදක කොට ගෙන කුගලාකුගල කම් සංස්කාර රස් වෙනවා. එම නිසා තැවත නැවත ප්‍රතිසන්ධි විශ්ෂ්කාණය ඇතිවන බවත්, ඒ තුළින් සංසාරක දුක් තැවත නැවතත් අනුහට කරන්නට සිදුවන බවත් මේ අය තෝරුම් ගත යුතු සි.

එම නිසා කුගල කම් කිසිසේත් උපාදාන කළ යුතු දේවල් නො වෙයි. කුගල කම් පමණක් නො වෙයි, කිසිම දදයක් උපාදාන කිරීම සුදුසු තහැර. "නව කිස්වී ලොකේ උපාදියති" කිසිවක් උපාදාන නො කළ යුතු සි කියන එක සි එහි සාමාන්‍ය අර්ථය.

කුගල කම් නිවාණාවෙන්දය සඳහා උපයෝගී කර ගැනීම

කුගල කම් පවා උපාදාන කරන්නට තොඳ නැහැ කියා සිතා, කුගල කම් උපාදාන කර ගන්නේ නැතිව කුගල කම් සිදු කළත්, ඒ කුගල කම් ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍යයක් කියන එකත් තේරුම් ගන්නට ඕනෑ, දුක්ඛ සමුදය සත්‍යයක් වූ කුගල කම් තො කර සිරින්නටත් බහැ. මේක යි මෙහි තිබෙන ප්‍රධානතම අවධානම් තත්ත්වය. හේතුව කුගල කම් දුක්ඛ සමුදය සත්‍යය කියලා ඒවා තො කර සිරින්නට බහැ. ජේ අමතරව, සසර දුකින් මිදීම සඳහාත් කුගල කම් කරන්නට සිදු වෙනවා.

“ඒවං ජාත්තන මවිච්චින - කත්තබිඩං කුසලං බහුං” කියලා බුදුරජාණන් වහන්සේ විසින් වදාල ගාරාවක පද දෙකක් තිබෙනවා. ඉපදුණු මුළු ප්‍රතිඵලිය විසින් ලොහේ කුගල කම් ආප යුතු යි කියන එක යි එහි අදහස. එම නිසා කුගල කම් සිදු කරන්නට ඕනෑ. ඒ වගේම ඒ කුගල කම් කුලින් තැවත තැවත ඉපදී සසර දුක් අනුහව කරන්නට සිදුවන නිසා, ඒවාම දුක්ඛ සමුදය සත්‍යයක් වන නිසා, මේ කුගල කරම ම අප අරමුණක් කර ගන්නට ඕනෑ නිවන් යාම සඳහා.

මෙන්න මේ කුගල කම් නිවන් යාම සඳහා අරමුණක් කර ගනිමින් කරනු ලබන විද්‍යාග්‍රනා හාවනාව තමයි, කුගල කම් ප්‍රත්‍යාග්‍රහණ කිරීම කියලා කියන්නේ. ප්‍රත්‍යාග්‍රහණ කරනවා කියන එකේ අදහස, තුවණින් සිහිපත් කරනවා, තුවණින් වීමස වීමස ද්‍රිභා ද්‍රිභා කියන එක යි.

කුගල කම් ප්‍රතාසවේක්ෂණ කළ හැකි ආකාර

01. අනිත්‍ය වගයෙන්
02. දුක් වගයෙන්
03. අනාත්ම වගයෙන්
04. බාතු වගයෙන්
05. පංච්‍යක්ෂ වගයෙන්
06. ගුණා වගයෙන්
07. හේතු-ථිල හෙවත් ප්‍රතීව්‍යුහම්පාද ධර්ම වගයෙන්
08. වතුරාර්ය සතා ධම් වගයෙන්

තවත් විවිධාකාර තිබෙනවා කටර පුණු කම්යක් කළත් ප්‍රතාසවේක්ෂණ කළ හැකි.

ත්‍රිවිධ පුණු ක්‍රියා

”තීණිමානි හිඛෑලවේ පුද්‍යැකිරිය වත්පූනි. කතමානි තීණි: දානමය පුද්‍යැකිරිය වත්පූ, සිලමය පුණුකිරිය වත්පූ, හාවනාමය පුද්‍යැකිරිය වත්පූ” ආදි වගයෙන් බුදුරජාණන් වහන්සේ විසින් වදාරා ඇති පරිදි දාන ශිල හාවනා කියන ත්‍රිවිධ පුණු ක්‍රියාවන්ම කළ යුතු හි.

දන් දිලා පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. දන් දීමෙන් ලැබෙන්නේ ලෙඛකික සැප සම්පත්, හට හෝග සැප සම්පත් පමණ සි. දන් දීමෙන් ලැබෙන ලෙඛකික හට බෝග සැප සම්පත් උපයෝගී කර ගෙන තිවන් අවබෝධ කිරීමට අවශ්‍ය ගුණ ධම් දියුණු කර ගැනීමට

හැකිකම තිබෙන නිසා දන්දීමේ කුගලය වකු වශයෙන් නිවාණාවේයා සඳහා ගේතු විය හැකි ව්‍යවත්, යූත් වශයෙන් නිවන් දැකීමට එය ගේතු වන්නේ නැහැ.

හිළය පමණක් ආරක්ෂා කළත් මදි. බුදුරජාණන් වහන්සේ 'බුල සාරෝපම සූත්‍රයේ' සූත්‍රය දක්වා තිබෙනවා මෙමලෙසින්: ගසක අරවුවක් සෞයන්නට යන මිනිහෙක් විශාල ගසක් දකිනවා මහණෙනි; මේ ගහ දැකලා ඒ මිනිහා ගහේ තිබෙන කොළත්, මල් විකත් කඩාගෙන යනවා; ඒ මිනිහා ගහේ අරවුව දැක්කත්ත නැහැ, ගෙනියන්නෙනත් නැහැ. ඒ වගේ හිල මාත්‍රයන් නවතින කෙනෙක් බුද්ධ ගාසනයේ අරවුව - හරය - පාරය දකින්නෙනත් නැහැ, ගෙනියන්නෙනත් නැහැ.

හිළය පමණක්ම ආරක්ෂා කරමින්, එයම උපාධාන කර ගෙන කටයුතු කිරීම කිසියේත් ම ප්‍රමාණවත් වන්නේ නැහැ. නමුත් හිළය අත්‍යවශය යි. හිළයේ පිහිටා තමයි සමාධිය වැඩිය යුත්තේ, හිළයේ පිහිටා තමයි ප්‍රඟාව වැඩිය යුත්තේ.

සමහර අය භාවනා විතරක් කරනවා. භාවනා පමණක් කරලත් මදි. සමථ වශයෙන් භාවනා කළා නම් සමාධිය උපද්‍රවා ගන්නට පුළුවන්. ඒ කියන්නේ දාන උපද්‍රවා ගත හැකි යි. උපද්‍රවා ගත් දාන මරණ මොහොත දක්වා නො පිරිහෙළි තිබුණෙන්, බුහුම ලෝකයක උපදින්නට පුළුවන්. අඩුම වශයෙන් සෝවාන් වෛලාවත් නැත්තම්, බුහුම ලෝකයෙන් ව්‍යත වූණාට පස්ගේස් සුගතිගාමී වෛලා, පසුව දුගතිගාමීවලත් ඉපදිය හැකි නිසා ඒ අය බොහෝ කළේ සංසාරේ නැවත නැවත යනවා.

විද්‍යාරුණා භාවනා කළාත් නිවන් සුව ලබන්නට පුළුවන්. ඒක තමයි මේ අයගේ පරමාර්ථය විය යුත්තේ.

නමුත් දන් දීමෙන් ලැබෙන ප්‍රතිච්චිත හාවනාවෙන් ලබන්නට බහැවැ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලයේ සිටිය 'ලෝසක' මහ රහතන් වහන්සේ ගැන මේ අය සමහරවිට අසා ඇති. මූල්‍ය ජීවිත කාලයේම බඩිගින්නේ සිටියේ. කිසිම ද්‍රව්‍යක ආහාරයක් නිසි පරිදි ලැබේලා නැහැ. ඒක් අනෙක් පැන්ත 'සිවලි' මහ රහතන් වහන්සේ. මහා කාන්තාරයක් මැදින් ගියත්, මහා වනාන්තරයක් මැදින් ගියත්, ජන ඉතුළු ප්‍රදේශයක් මැදින් ගියත්, කිසි දිනක දානය වැයිදිලා නැහැ.

බුදු වුණත්, පෙසේ බුදු වුණත්, රහත් වුණත් පිරිනිවන් පාන මොහොත දක්වා ම ජීවත් වන්නට ඕනෑ. ජීවිතය පහසුවෙන් ගෙන යාමට ආහාර පාන, මිල මුදල්, බෙහෙත්-හේත් ආදිය අවශ්‍ය සි. ඒවා ලැබීම සඳහා දානමය පුණු කම්ත් එම තිසා කළ යුතු සි.

එ වගේම සිල් රකීමෙන් ලැබෙන ප්‍රතිච්චිල දානයෙන් ලැබෙන්නෙන් නැති තිසා ශිලයත් ආරක්ෂා කළ යුතු සි.

එම තිසා දාන -ශීල - හාවනා කියන පුණු ක්‍රියා තුනම කළ යුතු සි.

විද්‍රෝහනා හාවනාව හැර දානාදී අනෙක් සැම පුණු කම්යක් ම කළාට පසුව, ඒවා විද්‍රෝහනාවටත් නගන්නට ඕනෑ. විද්‍රෝහනා හාවනාවක් කළාට පසුව වුවත්, ඒකත් විද්‍රෝහනාවට නගන්නට යුතුවෙන්. 'මම මේ විද්‍රෝහනා හාවනා කළා කියලා සිතුවට, සත්‍ය ව්‍යෙන් ම මේ අප්‍රේක්ඩත්තික පංචස්කඩ ධම් ඇතිවි ඇතිවි, නැතිවි නැතිවි යාම නේ ද සිදු වුණේ, ඒවත් අනිත්‍යයට ගියා නේ ද, ඒවත් හේතුන් තිසා හටගත් ධම් නේ ද, 'මම' හාවනා කළෙන් නැහැ, මම හාවනාවට ගත් අරමුණුන් නැහැ, ඒ අරමුණුන් මේ අප්‍රේක්ඩත්තික පංචස්කඩ ධම් පමණක් ම හැර වෙන කිසිවක් නො වෙයි නේ ද, සංස්කාර ධම් අරමුණු කරමින් සංස්කාර ධම් ම ඇතිවෙමින්

නැතිවෙමින් යාමක් පමණක් නේද මේ සිදු වුණේ, මේ දකින්නෙක් සංස්කාර ගොඩක් නේද' මේ ආදී වගයෙන් විද්‍රෝහනා හාවනාවක් කළාට පසුව වුවත්, නැවත ඒ හාවනාවම විද්‍රෝහනාවට නගන්තට පුළුවන්. මෙයින් අදහස් කරන්නේ මේවා සිහිපත් කිරීම නො වෙයි, ප්‍රත්‍යාස්‍ය වගයෙන්ම ඒ කරුණු තමාට අවබෝධ වී ජෙන් යාම යි ඉතාමත් ම අවශ්‍ය.

අනිත්‍ය වගයෙන් ප්‍රත්‍යාවේශ්‍ය කිරීම

ලදාහරණයක් වගයෙන් දානමය ප්‍රත්‍යාවේශ්‍ය කිරීම ප්‍රත්‍යාවේශ්‍ය කරන හැටි දැන් බලම්. පළමුවෙන්ම අනිත්‍ය වගයෙන් ප්‍රත්‍යාවේශ්‍ය කිරීම ඉතා පහසු යි.

මෙය ඉතාමත් ම පහසු කුමයක්. ප්‍රයාචාර එතරම් නැති කෙනකුට වූවත් මෙය කරන්නට පුළුවන්. දානය දීම හා සම්බන්ධයෙන් පහළ වූ කායික ක්‍රියා, වාවසික ක්‍රියා, මානසික ක්‍රියා, අනිත්‍යයට ගිය ආකාරය දැකීම සි මෙහි දී කළ යුතු වන්නේ. මේ අය දැන්නවා දානයක් දීමේ දී විවිධ කායික ක්‍රියා සිදු කළ බව. ඒ වගේම ඒ හා සම්බන්ධ විවිධ වචන පිට කළා, වාවසික ක්‍රියා සිදු වූණා. ඒ පිළිබඳ විවිධ සිතුවිලි ජනිත වූණා, මානසික ක්‍රියා සිදු වූණා.

1.1 කායික ක්‍රියා අනිත්‍ය බව

මේ සැම කායික ක්‍රියාවක්ම කර ඉවර වෙන විටම ඒ කායික ක්‍රියාව නිම වූණා. එලෙසින්ම ඒ සැම කායික ක්‍රියාවක්ම සැපණයක් සැපණයක් පාසාම සැපණික වගයෙනුත් අනිත්‍යයට ගියා.

ලදාහරණයක් වශයෙන් සිතුම් කෙනෙක් එලවුවක් කපනවා කියලා. ඒ කැපීමේ ක්‍රියාව ආරම්භ කළ මොහොතේ සිටම, පළමුවන කැපීමේ කායික ක්‍රියාව ඉවර යි දෙවැනි සැරේ කපන විට, දෙවැනි සැරේ කැපීම ඉවර යි තුන්වන සැරේ කපන විට. මේ විධියට කැපීමේ සැම ක්‍රියාවක්ම අනිත්‍යයට යනවා කැපීමේ ක්‍රියාව නිම වන තෙක්ම. කපා ඉවර වුණාට පසුව, කැපීමේ ක්‍රියා සන්තතියම තිරුදේද වී යනවා.

මෙලෙපින් දානමය පුණා ක්‍රියාව සම්බන්ධයෙන් යම්තාක් කායික ක්‍රියා සිදු කළා නම්, ඒ සැම කායික ක්‍රියාවක් ම එතනම එතනම එතනම නැතිවි නැතිවි ගිය ආකාරයත්, ඒ වගේම ඒ කායික ක්‍රියාවන් කර නිම වුණාට පසුව, ඒ ඒ ක්‍රියා දාමයේ සන්තතිය තිරුදේද වී ගිය ආකාරයත් අපට අවබෝධ කර ගන්නට පුළුවන්. එම නිසා, 'කායික ක්‍රියා අනිත්‍ය යි, තිරුදේද වී යන ධර්ම'ය කියලා ඒ අනිත්‍යයට ගිය ආකාරය සහ ඒ නීරෝධියට පත්වූ ආකාරය අපේ සිතට පෙනෙන්නට ඕනෑ; අවබෝධ වී පෙනී යන්නට ඕනෑ. එලෙපින් සිතීම නො වෙයි අවශ්‍ය වන්නේ, මෙලෙපින් පෙනී යාම යි අක්‍රමය.

1.2 වාචික ක්‍රියා අනිත්‍ය බව

මේ වගේම දානය සම්බන්ධයෙන් යම් යම් වවන පිට කළා නම්, ඒ වවන පිට කළ වාරයක් වාරයක් පාසාම, එක එක වවනයක් වවනයක් පාසාම ඒ වවන නැතිවි නැතිවි යනවා. එක වවනයක් පිට කරන් දී ගබඳ කිහිපයක් පාවිතිවි කරන විට, ඒ ගබඳත් වහ වහා තිරුදේද වී යන ආකාරයත් දකින්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් දානය කිවිලෝත් එතන ගබඳ තුනක් තිබෙනවා 'දා-න-ය' කියලා. 'දා' ගබඳය ඉවර වෙලා 'න' ගබඳය පිට කරන විට; 'න' ගබඳය ඉවර යි 'ය' ගබඳය පිට කරන විට. මේ විධියට එක වවනයක ඇති අනු ගබඳත් නැතිවෙමින් නැතිවෙමින් යනවා. වවන සියල්ලම පිට කළාට

පූඩ්‍රව වවන සන්තතිය හෙවත් වවන පරම්පරාවේ පැවැත්මක් නිරුද්ධ වී යන බව අවබෝධ විය යුතු හි. මේ ආකාරයෙන් සූචික වශයෙන් සහ සන්තති වශයෙන් වාචිසික ක්‍රියා අනිත්‍යව යම්න් නිරුද්ධ වී යන ආකාරයන් දැකින්නට පූඩ්‍රවන්.

1.3 මානසික ක්‍රියා අනිත්‍ය බව

ඊළගට මානසික ක්‍රියා. දානය දීම සම්බන්ධයෙන් විවිධ සිතුවිලි පහළ වූණා. "වේතනාභං හික්බලේ කම්මං වදාම්, වේතයින්වා කම්මං කරෝති කායේන වාචා මනසා" කියන පායිය මේ අය අසා ඇති එකක්. ටේතනාව හි මහණෙනි, මම කර්මය ක්‍රියා කියන්නේ, ටේතනාවක් ඇතිකර ගෙන, ඒ ටේතනාව ඇති වූණ නිසා කායික වාචිසික මානසික කම් කරනවා කියන එක හි ඒ පායියේ සරල අදහස්. දානය දීම සම්බන්ධයෙන් දානය දීමට සිනු මොහොතේ සිට දානය දී නිම වන තෙක්ම ටේතනාව සහිත විවිධ සිතුවිලි ධම් පහළ වූණා.

මේ සැම සිතුවිල්ලක් ම ඇති වෙන විටම නැතිවී යනවා. සිතුවිලි වලට දිගටම පවතින්නට හැකිකමක් නැහැ. ඇතිවූණ විගසම නැතිවී යාම හි ඒවායේ ස්වරුපය. ඒ සිතුවිලි එතනම එතනම වහ වහා නිරුද්ධ වී යාම දැකීමට අමතරව, සිතුවිලි පරම්පරාවේ - සන්තතියේ - නැතිවී නිරුද්ධ වී යාමක් දැකින්නට පූඩ්‍රවන්.

මෙලෙසින් කායික ක්‍රියා අනිත්‍යව යම්න් නිරුද්ධ වී ගියා. වාචිසික ක්‍රියා අනිත්‍යව යම්න් නිරුද්ධ වී ගියා. මානසික ක්‍රියා අනිත්‍යව යම්න් නිරුද්ධ වී ගියා.

1.4 නාම ධමියන්ගේ අනිත්‍යතාවය

දැන් මේ ගැන තුළුණින් සිතා බලන්න. දානයක් දුන්නාට පසුව විවේකයෙන් සිටින වෙළාවක මෙලෙසින් ප්‍රත්‍යාච්‍රිත කරනවා කියලා සිතමු. ඒ අවස්ථාවේ දී කුමක් ද සිදු වන්නේ කියා සිතා බලන්න. එසේ බලන විට, 'ඡ්‍රී එම්බ්‍රු සිදු වන්නේ සිතුව්ලි ධමි ඇතිවෙමින් නැතිවෙමින් යාමක් පමණ සි නේ ද, තමා ප්‍රත්‍යාච්‍රිත කරනවා නො වෙයි නේ ද' කියන කරුණ වැටහේ.

කළින් ප්‍රත්‍යාච්‍රිත කළ කායික ක්‍රියාවන් කිරීමට මූලික වන්නෙන් නාම ධමි ටිකක්. වේතනාව සහිත නාම ධමි ටිකක් ඇතිවුණේ නැත්නම් කිසිම කායික ක්‍රියාවක් අපට කරන්නට බැහැ. එම නිසා කුළු ක්‍රියාකාරීත්වයක් පමණ සි. කවර කායික ක්‍රියා සියල්ලම නාම ධමියන්ගේ ක්‍රියාකාරීත්වයක් පමණ සි. එබැවින් කායික ක්‍රියා කියන්නේ නාම ධමි ටිකක් ගළා යාමක්.

වාවසික ක්‍රියා සිදු කරන්නටත් සිතුව්ලි පහළ වන්නට ඕනෑ. වේතනාව ප්‍රමුඛ වූ සිතුව්ලි ඇතිවුණේ නැත්නම් වවන පිට කරන්නට බැහැ. වවන පිටකරනවා කියන්නේ විතක්ක විවාර වෙතසික ධමියන්ගේ ක්‍රියාකාරීත්වයක්. මෙම නිසා වාවසික ක්‍රියා කියන්නේ නාම ධමි පහළ වී යාමක් පමණ සි කියලා අවබෝධ කර ගන්නට බලන්න.

එතකොට කායික ක්‍රියා, වාවසික ක්‍රියා කියලා කිවිවට, එතන තිබෙන්නේ සත්‍ය වශයෙන් ම නාම ධමියන්ගේ ක්‍රියාදාමයක්. ඒ භැර කායික-වාවසික ක්‍රියාවන් නැහැ. මෙය ටිකක් ගැහුරු කරුණෙක්; අවබෝධ කර ගන්නට බලන්න.

මේ නාම ධම් හැම එකක් ම ඇතිවි නැතිවී යනවා. මේ නාම ධම් ඇතිවි නැතිවී ගියා කියලා සිභිපත් කරන අවස්ථාවත් තිබෙන්නේ නාම ධම්. ඒවත් ඇතිවෙලා තැතිවෙලා යනවා. නැතිවි ගිය ඒ නාම ධම් දෙස ආපසු භැරි බැලුවෙත් කිසිවක් ඉතිරි වෙලා නැහැ. මේ නාම ධම් තමයි 'මම' කියලා ග්‍රහණය කළේ. 'මම' කියලා සිතන්නට හැකි වූණෙත් නාම ධම් නිසා. ඒ සිතිම ඇතිවූණත් නාම ධම් ම අරමුණු පාරලා. එනුග්‍රාව 'මම' කියන සිඩ්වීල්ලත් නාම ධම්. 'මගේ කියන එකත් නාම ධම්. ඒ ගැන යථා පරිදි ඔම්බෙසින් සිතන එකත් නාම ධම්. මේ නාම ධම් ඇතිවෙනවා, පවතිනවා, නැතිවෙනවා. මේ ආකාරයෙන් දිහින් දිගට ඇතිවූවූමින් නැතිවෙමින් යන නාම ධම්වල, ඒවා තිරුද්ධි වී ගියට පසුව මොනව ද ඉතිරි වන්නේ කියලා තුවකීන් සිතා බලන්න. අනිතා වශයෙන් බැලීම තුළින් අනාත්ම ස්වභාවය දුකීමට මෙය ඉවහල් වනවා.

02

දුකක් වගයෙන් ප්‍රත්‍යාවේශ්‍යා කිරීම

දානය දීම සම්බන්ධයෙන් සිදු කළ සියලුම කායික වාචික මානසික ක්‍රියාවන් දුකක් වගයෙනුත් ප්‍රත්‍යාවේශ්‍යා කළ හැකි යි. දානය දීම වෙනුවෙන් අවශ්‍ය වන දේවල් සම්පාදනය කර ගැනීම සඳහා අවශ්‍ය මූදල් සෞයා ගැනීමට, ඒවා ගෙන ඒම සඳහා අමෙවී කරන ජ්‍යෙන කරා යාමට, ඒවා ගෙන ඒමට, මේ ආදි සෑම කායික ක්‍රියාවක්ම දුකක් මිස සැපක් නො වෙයි. දානය පිළියෙල කිරීමත්, ගෙන ඒමත් දුකක්. කය නිසලව සන්සුන්ව තබා ගනීමින්, සිත ද්‍යාන මට්ටමක වැනි සමාධි පුවයක තබා ගනීමින්, සිටින විට ඇති නිවීම හා සන්සිදිම හා, මෙම කායික ක්‍රියාවන් සිදු කරන විට ඇති කායික මානසික තත්ත්වය සංසන්දනය කර බලන්නට පුළුවන් නම්, එවැනි කෙනකුට කායික ක්‍රියා සිදු කිරීම දුකක් බව පහසුවෙන් තෝරුම් ගන්නට පුළුවන්. විවිධ අරමුණු කරා දුවමින් සිත ක්‍රියාක්ලී වනවාට වඩා, සමාධි පුවයක සිත පැවැත්වීම උසස් එකක්; එය ගාන්ත ප්‍රශ්නීත තත්ත්වයක්. මෙම නියා කායික ක්‍රියා සිදු කිරීමත්, ඒ කායික ක්‍රියා සිදු කරන විට සිත ක්‍රියාත්මක වීමත් දුකක්.

එශලයින්ම දානය හා සම්බන්ධයෙන් වවන පිට කිරීමත් දුකක්, සැපක් නො වෙයි. වවන පිට නො කර සිටීම සැනසීමක්. පැයක් දෙකක් එක දිගට කතා කලුයාත්, මේ අයට තේරුම් යාචී, එයින් තමන් කොයිතරම් තම් කායික වශයෙන් වෙහෙසකට, දුකකට පත් වෙනව ද කියලා. කතා කරන විට ගරිරයේ තිබෙන ගෙලල නැති වෙනවා. එපමණක් නො වෙයි ගරිරයේ තිබෙන යම්කිසි ගැඹු ප්‍රමාණයක් වැය වෙනවා. එම නිසැයි වවන පිට කරන විට වෙහෙසකට දුකකට පත් වීමක් සිදු වන්නේ. ධමියක් දේශනා කරන විටත් ඒක තමයි සිදු වන්නේ. වවන පිට නො කර සිත නිසලව තබා ගෙන සිටින්නට පුළුවන් නම්, එශලයින් ම කයත් නිසලව සැහැලුවෙන් තබාගෙන සිටින්නට හැකි නම්, එය ගාන්ත යි, එය ප්‍රජීත යි. නමුත් වවන පිට කිරීම දුකක් කියලා සාමාන්‍ය ලෝක සත්ත්වයාට තේරුම් ගන්නට බහු. එහෙත් සත්‍යය, වවන පිට කිරීම දුකක්.

මෙයට අමතරව දානයක් දුන්නාට පසුව, "දානං දත්වා තං ආරඩ් දෙශමනසසං උප්පූජති" වැරදි විධියට සිතුවාත් මානසික නො සතුවක්, දොම්නසක් පවා ඇතිවෙන අවස්ථාවන් තිබෙනවා. මෙයත් දුකක්.

මෙයටත් අමතරව, කම් සංස්කාර රස්කිරීම නිසා ජාති දුක් ඇතිවෙමින් සහර දුක් විදින්නට සිදුවන බවත් ප්‍රදානත්ත කෙනෙකුට අවබෝධ කළ හැකි යි. එම නිසා එයම දුක්බ සුමුදය සත්‍යයක් වනවා.

මෙම නිසා දානය හා සම්බන්ධිතව සිදු කළ කායික ක්‍රියා, වාවසික ක්‍රියා, මානසික ක්‍රියා සියල්ල ම දුකක් වශයෙන් අවබෝධ කර ගන්න. එසේ වුවත්, දන් දීමත් අනිවාරයයෙන් ම සිදු කළ පුණු ප්‍රණාශ ක්‍රියාවක් බව දනා පෙර සේම දිගටම දන් දීම කළ යුතු යි.

දන්දීමේ කුගල ගක්තිය, සපර ඉපදිමටත්, එයින් සපර දැක් ලබා දීමට හේතු වුවත්, දන් දීමෙන් දිවා සම්පත්, මනුෂ්‍ය සම්පත් ආදි සැප ලැබෙනවා කියල සි සාමාන්‍ය ලෝක සත්වයා පිළිගන්නේ. දන් දීමෙන් දිවා මනුෂ්‍ය සැප සම්පත් ලැබෙන එක සත්‍යයක්. එසේ වුවත් ඒවා කියල්ලම මා නම් දකින්නේ දුකක් වශයෙන්. හේතුව සපර රඳි සිටීම තරම් තවත් දුකක් තැනි නිසා. "අහං හික්බලේ අප්පමන්තකම්පි භවං න වණ්ණේම්, අන්තමයේ අවිෂරා සඩ්සාත මත්තම්පි" අසුරු ගසන කාලයක තරම්වත් කාලයක් හවයේ රඳි සිටීම මම වණීනා කරන්නේ තැහැ කියා එලෙසින් බුදුරජාණන් වහන්සේ වදාලා. මෙම නිසා දන් දීම් ආදි වට්ටගාමී කුගල් කළ විට අනිවාරයයෙන් ම ඒවා ප්‍රත්‍යාග්‍යා කිරීමට මේ අය පුරුදු විය යුතු සි.

03

අනාත්ම වශයෙන් ප්‍රත්‍යවේෂයා කිරීම

දානාය හා සම්බන්ධව සිදු කළ සියලුම කායික වාචික මානසික ක්‍රියා නාම ධම් පමණක් බවත්, ඒ නාම ධම් සියල්ලම වහ වහා නිරද්ධ වී යන බවත්, එසේ නිරද්ධ වී ගියාට පසුව ඒවායින් කිසිවක් ගේඟ නො වන බවත්, අනිත්‍ය වශයෙන් ප්‍රත්‍යවේෂයා කිරීමේදී අවබෝධ වන බව මා කළින් ප්‍රකාශ කළා. මෙලෙපින් ම දුක් වශයෙන් විමුදු කායික-වාචික-මානසික ක්‍රියා සියල්ලමත් නාම ධම්. එලෙපින් ප්‍රත්‍යවේෂයා කිරීමේදී අති තුළයේන් නාම ධම්. මේ නාම ධම් සියල්ලම නිරද්ධ වී යනවා. නිරද්ධ වී ගියාට පසුව, කිසිවක් 'මම - මගේ - මගේ ආත්මය' කියා ගැනීමට ගේඟ වන්නේ නැහැ. මෙම නිසා දානාය දුන් 'මමෙක' නැහැ. ඒ වගේම ප්‍රත්‍යවේෂයා කළ 'මමෙක' ද නැහැ. ඒ නිසා ඒ සියල්ලම අනාත්ම යි.

මිට අම්තරව, මේ නාම ධම් අනිත්‍ය නම්, දුක් නම්, ඒවා 'මම - මගේ' කියා ගුහණය කිරීමත් මූලාවක්. "යා පනානිවිව් දුක්ඛං විපරිණාමධම්ම, කල්ලං නු තං සමනුපස්සිතුං ඒතං මම, ඒසොහමස්මේ, ඒසේ මේ අත්තා'ති"? - යමක් අනිත්‍ය නම්, දුක් නම්, වෙනස්වන ස්වරුපයෙන් යුතු නම්, එය "මම - මගේ - මගේ

‘ଆନ୍ତମ୍ୟ’ କିଯା ଗୈନିମ ପ୍ଲଟସି ଏ ଯନ୍ତନ ଦି ଲିଖି ଜୀମାନ୍ୟ ଅଧିହେବ.

‘ମମ - ମରେ - ମରେ ଆନ୍ତମ୍ୟ’ କିଯା ଗୁଣଶ୍ୟ କରନ୍ତେନତ୍ ପିତିନ୍. ଲିଯନ୍ ନାମ ଧର୍ମ୍ୟକୁ ପରମଣ ଦି. ମେ ନାମ ଧର୍ମ ପିଯାଲ୍‌ଲମ ନାତ୍ରକତମ ନାତିଲେ ନିରଦ୍ଦେଶ ଲେ ଯନବା. ନାମ ଧର୍ମ ମ ‘ମମ - ମରେ - ମରେ ଆନ୍ତମ୍ୟ’ ଲନବା ନାମ, ଲେ ନାମ ଧର୍ମ ପିଯାଲ୍‌ଲମ ନିରଦ୍ଦେଶ ଲେ ତିଯାଠ ପଜ୍ଞାବ ମୋହାଵ ଏ ରୂପିର ଲନ୍ତେନ୍ ‘ମମ - ମରେ - ମରେ ଆନ୍ତମ୍ୟ’ କିଯା ଗୈନିମତ ? କିଷିଲକ୍ଷମ ଗେଷ ଲନ୍ତେନ୍ ନାହେ. ପିଯାଲ୍‌ଲମ ନିଲେ ଗୋଟ.

ନିଲନ୍ ଅବଶେଷ କିରିମତ ଅବଶ୍ୟ ପ୍ରମାଣଶ୍ୟର ଜମାଦି - ପ୍ରାୟ ଦ୍ଵିତୀୟଶ୍ୟ ଲେ ଅଭି କେନାକୁଳ ମେଲେଜିନ୍ ଅନିତାଦ୍ଵୀ ଲଗଦେନ୍ ପ୍ରତ୍ୟାମନିଙ୍କୁ କରନ ଅବଶେଷରେ ଦେ ମେମ ନାମ ଧର୍ମ ନିରେବିଦି ଅନ୍ତର୍ଦ୍ଦକିନ୍ତନାମ ପ୍ରାୟଲିଲନ୍. ଲିଯ ରୂପାଶତ୍ରୁ ଧର୍ମିନ୍ୟକ୍. ‘ମମ - ମରେ - ମରେ ଆନ୍ତମ୍ୟ’ କିଯା ଗୈନିମତ ଲେ ଅବଶେଷରେ ଦେ ରୂପିର ଲେ ଅଭି ମେମ ଲକତ ଧର୍ମଦ ଲୁ ରୂପାଶତ୍ରୁର ଅବଶ୍ୟ ପଲାପା ନାମ ଧର୍ମ୍ୟକ୍. ଲିତନ ପିତକ୍ ପଥ ପିତତ ଅରମ୍ଭଶ୍ୟ ଲନ ହିଜ୍ ଲବକ୍ ତିବେନବା. ପିତତ ଅରମ୍ଭଶ୍ୟ ଲନ ଲେ ହିଜ୍ ଲବକ୍ ନାମ ଧର୍ମ୍ୟକ୍, ଲେ ହିଜ୍ବଲବକ୍ ନିରଦ୍ଦେଶ ଲେ ନାତିଲେ ତିଯାଠ ପଜ୍ଞାବ ‘ମମ - ମରେ - ମରେ ଆନ୍ତମ୍ୟ’ କିଯା ଗୈନିମତ ମୋହାଵ ଏ ରୂପିର ଲନ୍ତେନ୍. ମେଯ ପ୍ରତ୍ୟାମନ ଲେଜମ ପିତତ ପେନ୍ତି ଯନ ଲିପ, ନିଲନ୍ ଦ୍ଵାକ୍ଷିମତ ତରମ ପାରତି ରକ୍ତିଙ୍କ ଅଭି କେନାକୁଳ ନାମ ନିଲନ ଅନ୍ତର୍ଦ୍ଦକିନ୍ତନ ପ୍ରାୟଲିଲନ୍.

ଅନାନ୍ତମ ଚେଲର୍ଜ୍ସିଯ ମେ ଅଯତ ତବିଦ୍ୟରତନ୍ ରୂପା ହୋଦିନ୍ ଅବଶେଷ ଲେଲିଲି ଧାକ୍ଷ - ପଂଚବେକନ୍ଦ୍ର - ହେତୁଲୀଲ - ରୂପା ଆଦୀ ଲଗଦେନ୍ ପ୍ରତ୍ୟାମନିଙ୍କୁ କରନ ଲିପ.

ମେଲେଜିନ୍ ଅନିତାଦ୍ଵୀ ଲଗଦେନ୍ ପ୍ରତ୍ୟାମନିଙ୍କୁ କରନ ଲିପ ଅଭିଲନ ମେମ ଅବଶେଷଦିନ୍ ଲବନ ଲିପ ଲିଦର୍କନାମଯ ପିତ୍ତିଲିଲି ଦି ପିତ ତୁଲିନ୍ ତନିକ ଲନ୍ତେନ୍. ଲିଯ କଲଦା ହେଁ ଦୁଇପକ ଦେ ନିର୍ମିଷାବଶେଷଦି ପଦହା ନିଯତ ଲଗଦେନ୍ ମ ହେତୁ ଲନଲି.

04

බාතු වගයෙන් ප්‍රත්‍යාවේශ්‍යා කිරීම

දානයක් දීමේ කුලල කම්ය සි අප මේ උදාහරණයක් වගයෙන් දිගටම ගන්නේ. දානයක් දුන්නාට පසුව එය බාතු වගයෙනුත්, ප්‍රත්‍යාවේශ්‍යා කරන්නට පූර්වත්. එය තුන් ආකාරයකින් කිරීම සි වඩා පුදුපු.

01. දාන වස්තු බාතු වගයෙන් දැකීම.
02. දානය පිරිනමන අය බාතු වගයෙන් දැකීම.
03. දානය පිළිගන්නා අය බාතු වගයෙන් දැකීම.

4.1 දාන වස්තු බාතු වගයෙන් දැකීම

දාන වස්තුන් සියල්ලම පයිවි ආපෝ තේගෝ වායෝ ආකාර කියන බාතු කොටස් හැර වෙනත් දෙයක් නො වෙයි. බාතු කියන්නේ සත්ව පුද්ගල ආත්ම නො වන ඇතිවේමින් තැතිවෙමින් යන මූයා දාමයකට. මෙම බාතු කොටස් පහෙනුයි අර්ථී සර්වී සැම රුපයක්ම

සැදි තිබෙන්නේ.

දානයක් වශයෙන් පදනා පෙන දේවල් අප 'බත්' කියා හරි, අසවල් අසවල් බත් වහිය කියා හරි, අසවල් අසවල් එලවලු, පලතුරු කියා හරි, වෙනත් කටර දෙයක් කටර ආකාරයකින් හරි හඳුනාගත්තත්, ඒ හඳුනා ගනීම් සියල්ලම ඇත්තේ අපගේ සිත තුළ විනා, ඒ දාන වස්තුවල නො වෙයි. දාන වස්තුන් ඒවායේ පාඩුවේ පැන්තක පවත්නා ධාතු මාතු පමණ යි.

ලදාහරණයක් වශයෙන් 'බත්' කියා හඳුනා ගතහොත් ඒ සංඡාවට පෙර අප එය හඳුනා ගත්තේ 'සහල්' වශයෙන්; ඊට පෙර 'වී' වශයෙන්. මේ කිසිවක මේ කිසිම සංඡාවක් නැහැ.

- බත් ඇටයක් අරගෙන ඇගිලි දෙකකින් පිටි වගේ වන තෙක් පිටි කර හැරියෙන් බත් ඇටය නො පෙනී ගොස්, පිටි වැනි දෙයක් ඇගිලි අග ගැඹී ඇති බව දකින්නට පූළුවන්. ඒ පිටි වැනි කොටස ඒකරාඹ වී සන සංඡාවෙන් වැසි යන නිසා අපට එය බත් ඇටයක් ලෙස පෙනෙනවා.
- බත් ඇටයක වතුර ගතියක් තිබෙනවා. එය එහි ඇති ආපේ ධාතුව.
- බත් ඇටයේ තිබෙන ඕනෑම රස්නෙන ගතිය හඳුන්වන්නේ තේරේ ධාතුව වශයෙන්.
- බත් ඇටය පිම්බි තිබෙන්නේ වායෝ ධාතුවෙන්. වියලි බත් ඇටයක් සම් සහදා බැලුවෙන් මේ පිම්බුණු ස්වරුපය තේරුම් ගන්නට පූළුවන්.
- ඇගිලිවල ගැඹී ඇති බත් ඇටයේ සියුම් කොටස වියලි පස් හාවයට පත්වෙනවා. ඒ පස් හාවයට පත්වන ස්වරුපයෙන් යුතු කොටස බත් ඇටයේ ඇති පයිවි ධාතුව.

- තරමක් වේළිණ බත් ඇටයක් තුළුට වතුර උරා ගන්නේ එහි ඇති ආකාශ ධාතුව තුළින්.
- මෙම අනුව බත් ඇටය කියන්නේ පය්ලි ආපේර් තේජේර් වායෝ ආකාශ කියන ධාතු 5 ට. මෙම වගේම දී දාන වස්තුන් කවරක් වුවත්. ධාතු කොටස් හැර දාන වස්තුන් කියා කිසිවක් සත්‍ය වශයෙන් නැහැ.

4.2 දානය පිරිනමන අය ධාතු වශයෙන් දැකීම

දානය පිරිනමන අයගේ ගරීරත් පය්ලි ආපේර් තේජේර් වායෝ ආකාශ කියන ධාතු පහතන් නිර්මිත වෙලා තිබෙන්නේ. මෙ ධාතු 5 හැර, ගරීරයක් කියලා දෙයක් සත්‍ය වශයෙන් නැහැ.

- ගරීරයේ මුළු බරෙන් 2/3 ක් ම ආපේර් ධාතුව හෙවත් වතුර.
- ගරීරයේ තිබෙන රස්නය සහ ශිතල එහි ඇති තේජේර් ධාතුව.
- ගරීරය තුළ ඇති වායුව වායෝ ධාතුව.
- ගරීරයේ ඇති කන් සිදුරු, නාස් සිදුරු, මුව, උදර වැනි තැන්වල ඇති සිදුරුවල ඇත්තේ ආකාශ ධාතුව. මුළු සමේම රෝම කුප තුළ ඇත්තේ ආකාශ ධාතුව. අපේ පියවි ඇසට නො පෙනුනත්, සම මී වදයක් වගේ සිදුරු සහිත එකක්.
- මෙම ගරීරයේ ඇති වතුර ගතිය සම්පූර්ණීයන් ම කවර ආකාරයකින් හරි ඉවත් කළහොත් ගරීරය වියලි, වියලුණු දර කඩක් සේ වනවා. එවැනි දර කඩක් පොලොවටම පස් වි යන්නා සේ වියලි ගිය මෙම ගරීරය නිර්මිත වී ඇති, පොලොවට පස් වී යන ගතියෙන් යුතු අණු කොටස් හඳුන්වන්නේ පය්ලි ධාතුව වශයෙන්.

මෙම සියල්ලම රුප කොටස්.

මෙම රුප කොටස්වලට අමතරව ඇපට සිතකුත් තිබෙනවා.

- අපට දුමනන විවිධ තේවීදනා,
- අප හඳුනා ගන්නා විවිධ සංයුළා,
- අපගේ සිත තුළ පහළ වන විවිධ සිතවිලි හෙවත් සංස්කාර සහ,
- විවිධ දැනීම් හෙවත් වියුන කියන නොවස් 4 ම ආත්තන් සිත තුළ.

මෙම නාමස්කරණ 4 ම 'විස්කුදාණ ධාතුව' යන පොදු වචනයෙනු යි
මෙහි දී හැඳින්වෙන්නේ.

පයවි ආපෝ තේපෝ වායෝ ආකාර වියුන යන ධාතු 6 ක් හැර
දානය දෙන 'මමෙක්' හෝ 'සත්වයෝ' නැහැ. මෙලෙසින්
ප්‍රත්‍යාශේෂණ කරන්නෙන් මමෙක් සත්වයෝ නො වෙයි. එහි දී
පවතින්නෙන් මේ ධාතු 6 පමණ යි.

4.3 දානය පිළිගන්නා අය ධාතු වශයෙන් දැකීම

දානය දෙන අය මෙන් ම, දානය පිළිගන්නා කවරකු වූවත්, ධාතු 6 ක් පමණ යි. බුදු - පසේ බුදු - මහ රහතන් ආදී වශයෙන් හරි,
මනුෂ්‍ය තිරිසන් ආදී වශයෙන් හරි හඳුනාගත්තත්, එලෙසින් හඳුනා
ගත්තේ ධාතු නොවස් 6 ක එකතුවක් හැර වෙන දෙයක් නො
වෙයි. දිව්‍ය අමනුෂ්‍ය ආදී කවරකුට කවර දෙයක් පිරිනැමුවත් ඒ
දිව්‍ය අමනුෂ්‍ය ආදී වශයෙන් අප කියන්නෙන් ධාතු නොවස් හයකට.

පිළිම වහන්සේ නමකට, ගෙවත්‍යයකට, බෝධියකට වැනි දෙයකට
අප යමක් පූජා කළත්, ඒ සියලුලමත් පයවි ආපෝ තේපෝ වායෝ
ආකාර කියන අභ්‍යා ධාතු නොවස් 5 ක් පමණ යි.

4.4 ධාතු වෙන්කර දැකීමෙන් නිවනට

මෙලෙපින් ධාතු වස්තුනුත්, ධානය දදන අයත්, ධානය පිළිගන්නා අයත් ධාතු වශයෙන් හරියට අවබෝධ වූණාට පසුව, තමාගේ කය සහ සිතේ ඇති ධාතු 6 වෙන් වශයෙන් දැකීන්න. එට පසුව ධාතු 6 හය පැත්තකට විසි කර, මැද අත්තේ කුමක් ද යි බලන්න. හරියට දර කොට්ඨාස 6 ක් එකට බැඳ සිටවා තිබෙනවා නම්, ඒ දර කැලී 6 හය පැත්තකට විසි කර දූම්වොන් කිසිවක් නො පෙනෙන්නා ගේ, පාරමි ගක්තියක් ඇති කෙනකුට මෙහි දී ගුන්තාවයක් අත්දැකීන්නට පුළුවන්. අනිත්‍යාදී වශයෙන් ප්‍රත්‍යවේෂා කරන විට ගුන්තාවයක් පෙනී ගිය ගොත්, එය ඉක්මවා යමින් නිවනට සිත පත් ගුර ගත යුතු ආකාරයෙන්ම මෙහි දින් පිළිපැදිමෙන්, නිවන් අවබෝධ කිරීමට තරම් ප්‍රමාණවත් ලෙස විමුක්ත පරිපාචනීය ධම්යක් වැඩි ඇති කෙනකුට තිවන අත්දැකීන්නට හැකි ගෙවීම්.

05

පංචස්කන්ධ වශයෙන් ප්‍රත්‍යවේශණ කිරීම

මීට අමතරව, දානයක් දීමේ දී ඇතිවෙනවා පංචස්කන්ධ ධමීයන්. දානයක් දීමේ දී පමණක් තො වෙයි, මිනැම කුගල හෝ අකුගල කමීයක් කිරීමේ දින් ඇතිවන තත්ත්වය ඒක යි. අපේ ජ්‍යෙෂ්ඨය පුරා ම මෙලෙසින් පංචස්කන්ධ ධමී ඇතිවෙමින් නැතිවෙමින් යාමක් හැර ඇන් කිසි දෙයක් නහැ. දන් දින්නාත්, බේතිය පුරා බුද්ධ පුරා වැනි දෙයක් කළත්, භාවනා කළත්, ධමීයක් ග්‍රවණය කළත්, වෙනත් කවර හෝ කුගල හරි අකුගල කමීයක් කළත්, ඒ සෑම අවස්ථාවක දී ම පංචස්කන්ධ රිරීමයන් ඇතිවි ඇතිවි, නැතිවි නැතිවි යාමක් තමයි සිදු වන්නේ.

5.1 සංස්කාරස්කන්ධය

දානයක් දීම සම්බන්ධයෙන් පහළ වූ සංස්කාරස්කන්ධය පළමුවෙන් උත්රුම් ගන්න එක පහසු යි. දානයක් දීම සම්බන්ධයෙන් පළමුවෙන්ම ටෙකනාවක් ඇතිවෙනවා. ටෙකනාව අයන් වන්නේ

සංස්කාරස්කන්ධයට. මේව අමතරව, 'මම විධියට දානය ගදන්න හිනැ, මේ මේ බඩු ගන්න හිනැ, මේ මේ විධියට දානය හදන්න හිනැ' ආදී වගයෙන් විවිධ සිතුවිලි, වෙනතාව ඇතිවූණාට පසුව ජනිත වෙනවා. මේ සිතුවිලි සියල්ලම සංස්කාරස්කන්ධයක් - සංස්කාරස්කන්ධයේ ඇති වෙමින් නැතිවෙමින් යැමක්. එමතියා දානයක් දීම හෝ හිනැම කුගලාකුගල කම්යක් සිදු කරන විට, ඒ විධියට සංස්කාරස්කන්ධය ඇතිවි ඇතිවි, නැතිවි නැතිවි යන බව තේරුම් ගත යුතු සි.

5.2 සංයුෂ්කන්ධය

මෙලෙපින්ම දානයක් දීම සම්බන්ධයෙන් විවිධ සංයුෂ්ක පහළ වෙනවා. මේ අසවල් එලවලු, අසවල් පළතුරු ආදී වගයෙන් ඒවා හඳුනාගත හැකි වන්නේ සංයුෂ්ක ඇතිවන නිසා. තමා හෝ අනින් අය කථා කරන විට, ඒ වචන හඳුනා ගන්නේ ගබඳ සංයුෂ්ක ඇතිවීම තුළින්. ඒ දාන වස්තුවල සුවද, අසවල් සුවද, අසවල් සුවද, ආදී වගයෙන් හඳුනා ගන්නා විට ගසඩ සංයුෂ්ක ඇතිවනවා. දානය දීම සම්බන්ධයෙන් මේ ආකාරයෙන් ඇතිවන විවිධ සංයුෂ්ක ඇතිවනවාත් සමගම, කිහිවක් ගේප නො වීම නැතිවි නිරද්ධ වී යන බව අවබෝධ වී යා යුතු සි.

5.3 වියුනස්කන්ධය

සංයුෂ්ක, සංස්කාර, වේදනා ආදී නාම ධම්යන් ඇතිවන්නේ පළමුවෙන්ම වියුනස්කන්ධය ඇති වූණාට පසුව සි. දාන වස්තුන් දකින විට, වක්බු වියුන ඇතිවෙමින් නැතිවෙමින් යනවා. දානය සම්බන්ධයෙන් පිටකරන වචනයක් වචනයක් පාසා ඒවා අසත්දී සෝත වියුන ඇතිවෙමින් නැතිවෙමින් යැමක් සිදු වන්නේ. මේ වගේම දාන වස්තුන්ගේ ගද - සුවද දුමනත්දී සාන වියුනයන්

සහ, ඒවා අතින් ස්ථරීය කරන විට කාය විදුනයන් ජනිත වනවා. මේට අමතරව, සමහරවිට ඒ දානය ලුණු අයිල් ආදිය බැලීම සඳහා දිවේ ගා බලුවහාත් ඒ අවස්ථාවේ දී ජීවීන විදුන ඇතිවෙන බව හා මේ සැම අවස්ථාවකදී ම මතෙක් විදුනයන් පහළ වන බව තේරුම් ගන්න බලන්න. ඒ වගේම මේ කටර විදුනයක් වූවත් ඇති වූ විගසම නැතිවී නිරද්ධ වී යන බවත් තේරුම් ගත යුතු යි.

5.4 චේදනාස්කන්ධය

දානමය ප්‍රණාශ කම්යක් දුකක් වශයෙන් ප්‍රත්‍යාග්‍යා කරන විට, ඒ හා සම්බන්ධ විවිධ කායික හෝ මානසික දුක් චේදනා ඇතිවන අවස්ථා ගැන ප්‍රකාශ කළ බව මේ අයට මතක ඇති. දුක් චේදනාවන් පමණක් නො වෙයි, සතුව චේදනා සහ මැදහත් චේදනාත් කුළාකුල කටර කම්යක් වූවත් කරන විට ඇතිවන්නට පූඩ්වන්. එසේ ඇතිවන මැදහත් හෙවත් උගේෂ්‍ය චේදනා තේරුම් ගන්නට, දකින්නට අපහසු වූවත්, සේමනස්ස චේදනා ඇතිවන විට එය ප්‍රකට වශයෙන්ම දකිය හැකි යි. 'මම මේ කරන්නේ ඉතාම උසස් කුළයක්, මේ කුළල කම්ය තුළින් මට මේ මේ විපාක ලැබෙනවා, ලොකික සැප සම්පත් - හවහෝග සැප සම්පත් පමණක් නො වෙයි නිවන් සුවත් ලැබේමට මෙය උපකාර වනවා, මට ලැබේ ඇති දෙයින් මා මේ ඉහළම ප්‍රයෝගනයක් ගන්නේ' ආදි වශයෙන් සිතන විට සේමනස්ස චේදනාවන් ඇතිවීමට ඉඩ තිබෙනවා. සැප හෝ දුක් චේදනා නැති විට පවතින්නේ මැදහත් චේදනා බව මේ අය තේරුම් ගත යුතු යි. මේ කටර චේදනාවක් වූවත් දිගටම පවතින්නේ නැහැ. නැත්තටම නැතිවී යනවා.

5.5 රුපස්කන්ධය

මේ විධීයට දානය හා සම්බන්ධව චේදනා - සිංහල - සිංහ්කාර -

විද්‍යාන කියන නාමස්කරණ 4 අතිවෙළින් නැතිවෙළින් යන විට, ඒ නාම ධම් නිසා ජනිත වන විත්තජ රුප අතිවන බැවින් රුපස්කන්ධයේ අතිවි ඇතිවි, නැතිවි නැතිවි යාමක් ද සිදුවනවා. රුප අතිවිම් හේතු වශයෙන් කම් - විතත -සානු - ආහාර කියා කරණු 4 ක් පොත්වල සඳහන් වන බව මේ ආය දත්තවා ඇති. සිත නිසා ඇතිවන රුප වලට සි 'විත්තජ රුප' කියා කියන්නේ. ඒ සැම විත්තජ රුප කොටසක් ම ඒවා ඇතිවීමට හේතු වූ සිත් නැති වී යන විට වහ-වහා නිරුද්ධ වී යනවා.

5.6 පංචස්කන්ධ ධම් වශයෙන් ප්‍රත්‍යාවේශ්‍ය කිරීමෙන් නිවනට

මේ විධියට කුගලාකුගල කවර කම්යක් කළත්, කුගලාකුගල නො වන වෙනත් කවර දෙයක් කළත්, සත්‍ය වශයෙන් සිදු වන්නේ පංචස්කන්ධ ඇතිවෙළින් නැතිවෙළින් යාම පමණ සි. 'මම කුගල කම් කරනවා' කියන එක මූලාවක්. පංචස්කන්ධ ධම් හැර වෙනත් 'මමෙක්' නැති බව දකින්නට නො හැකි නිසයි එසේ ගුණය කරන්නේ. කම් රස් වූණාට සත්‍ය වශයෙන් කම් රස් කරන තෙමනක් නැහැ. 'මම කුගල කම් රස් කරනවා, මම කුගල කම් කරනවා' ආදි වශයෙන් සිතන විට, එයත් සංස්කාරස්කන්ධයේ ගලා යැමක්. මේ බව තෝරුම් ගන්න.

දැන් මේ ප්‍රත්‍යාවේශ්‍ය කරන විට සිදුවන්නේ මොනවා ද කියා නුවණීන් වීමසා බැලුවාත්, 'මෙනහා දීත් මේ ඇතිවෙළින් නැතිවෙළින් යන්නේ පංචස්කන්ධ ධම් පමණක් නේ ද' කියන අවබෝධය ඇතිවන්නට ප්‍රාථමික. රිට පසුව, මෙලෙපින් ඇතිවෙළින් නැතිවෙළින් යන පංචස්කන්ධ ධම්යන්ගේ ක්‍රියාකාර වශයෙන් සිදු වන අනිත්‍යතාවය සහ ඒ අනිත්‍යතාවය නිසා ඇතිවන නිරෝධය දකින්නට හැකි වූවහොත්, එහි දී 'කෝ මේක් මෙමෙක්' කියා

අවබෝධ වන එට සිත හිස් වේ ගුනාත්මාවයකට පත්වන බවන් අත්දැකිය හැකි ලේඛී. එසේ වුවහොත්, නිවනට සිත එත් කර ගැනීම සඳහා, කළුන් ප්‍රකාශ කර ඇති ආකාරයෙන් ගුනාත්මාවය ඉක්මවා යාමට කටයුතු කළ යුතු යි.

06

ඉනාය වගයෙන් ප්‍රත්‍යාවේශ්‍යා කිරීම

දැන් මේ අයට තේරෙන්නට ඕනෑ, සමාධි-ප්‍රඟා දියුණු කෙනකුට කළින් කි ප්‍රත්‍යාවේශ්‍යා කළ හැකි සැම ආකාරයකින්ම සිත ඉනායතාවයකට පත් මර ගත හැකි බව. මේ ඉනායතාවය භතර ආකාරයකින් දැන් බලන්නට පූඩ්‍රුවන්.

01. දාන වස්තු ඉනාය වගයෙන් දැකීම.
02. දානය ගදන අය ඉනාය වගයෙන් දැකීම.
03. දානය පිළිගෙන්නා අය ඉනාය වගයෙන් දැකීම
04. දානමය පුණු කම්මියේ විපාක ලබන අය ඉනාය වගයෙන් දැකීම.

6.1 දාන වස්තු ඉනාය වගයෙන් දැකීම

මිට ප්‍රථමයෙන් දානමය පුණු කම්මියක් බාතු වගයෙන් බලන ආකාරය ප්‍රකාශ කරන විට, දාන වස්තු කියන්නේ පය්‍රේ ආදී බාතු

සඩුහයක් හැර වෙනත් දෙයක් නො වන බව කීවා මේ අයට මතක ඇති. ඒ ධාතු කොටසුත් නිරන්තරයෙන් ම නැතිවෙමින් අනිත්‍යයට යන බවත් එහි දී ප්‍රකාශ කළා.

එහෙම නම්, මේ අප්පීවී සහේලී රුප දිගටම එක ලෙසින් පවතින හැටියට පෙනෙන්නේ කොහොම ද කියා මේ අයට සිනෙන්නට පුළුවන්. පස්සී ආදී ධාතු කොටස්වල ස්වරුපය තමයි, ඒවා නැතිවී නැතිවී යන විට, අලිතින් අලිතින් රුප කොටස් නිපදවන එක. එසේ නිපදවන රුප කොටස් නැතිවූ රුප කොටස්වලට සමාන ලෙස නිපදවන විට, අපට ඒ දේ පෙනෙන්නේ දිගටම පවත්නා එකම දෙයක් වගේ. නැතිවන රුප කොටස් තරම් ප්‍රමාණයක් නිපදවන්නේ නැති විට, එය අපට පෙනෙන්නේ කුඩා වී ගිය, කෙටවු වී ගිය දෙයක් විධියට. නැතිවන රුප කොටස් වලට වඩා වැඩි ප්‍රමාණයක් නිපදවන විට, එය අප දැකින්නේ මහත් වූ දෙයක්, විශාල වූ දෙයක් හැරියට. නැති වූ රුප කොටස්වලට වඩා දුවිල, මේරු, ජරාභාවයට පත් රුප කොටස් ඉපදෙන්නේ නීම් එය අප දැකින්නේ 'මේරු එකක්, ඉදුණුණු එකක්, නරක් වූ එකක්, වයසට ජරාවට ගිය එකක් ආදී වශයෙන්.'

අපට රුප කොටස්වල සිදුවන ක්‍රියාදාමය නො පෙනුණාත්, එසේ සිදු වන කියාවලිය කුළුන් ඇතිවන වීපරිණාමය හෙවත් වෙනස් තත්ත්වයකට පත් වීම හොඳින් දැකින්නට පුළුවන්.

මෙමලෙසින් නැතිවී යන රුප කොටස් නැවත කවදාත් ඇති නො වන ආකාරයෙන් ම නැතිවී නිරද්‍යාලී යන නිසා කලින් කලින් පටුති රුප කොටස්වල ගේඟ මානුයක්වත් ඉතිරි වන්නේ නැඟු. එසේ නිරද්‍යා වී නැත්තටම නැතිවී ගිය රුප කොටස්වල 'මොනව ද ඉතිරි වෙලා තිබෙන්නේ' කියා විම්යා බලුවාත් අපට පෙනෙන්නේ කිසිවක් නැති හිස් බවක්, ඉන්නතාවයක්. සත්‍ය වශයෙන්ම දාන

වස්තු කියා දෙයක් නො මැති නිසාත්, නිරද්ධ වී ගිය රුප කොටස්වල කිසිවක් ම ඉතිරි වී නැති නිසාත් ඒවා ගුනා යි.

6.2 දානය දෙන අය ගුනාව වගයෙන් දුකීම

අංශ්‍යේ දාන වස්තුන් වගේම දානය දෙන සංඛ්‍යා අයගේ රුපත් ගුනාව බව මේ අයටම දැන් අවබෝධ වී පෙනී යන්නට ඕනෑ. අංශ්‍යේ රුප කොටස්ත්, සංඛ්‍යා රුප කොටස්ත් බාහු වගයෙන් එක වගේ ම යි, සම යි.

දානය දෙන අයගේ රුපස්කෘය හැර, ඉතිරි ලේදනා සංඛ්‍යා සංඛ්‍යාර විද්‍යාන කියන නාමස්කරණ හතරේම තත්ත්වයන් මේක ම යි. වහ-වහා නැතිවී නැතිවී යන නාම ධම් ටික තේලාවක් පවතින ධම් වගයෙන් පෙනෙන්නේත්, ඒ නැතිවී නැතිවී යන නාම ධම්වලට සමාන හෝ, එම අඩු වැඩි හෝ, නැතිවී ගිය නාම ධම් තරම් ප්‍රබල නො වූ හෝ නාම ධම්, නැතිවන නාම ධම් නැතිවීමත් සමගම වගේ වහ-වහා ඉපදෙන නිසා. මෙලෙසින් නැතිවන නාම ධම්යන්ගේ ස්වරුපය මත, පවතින ලේදනා සංඛ්‍යා සංඛ්‍යාර විද්‍යාන ස්කෘයවල තත්ත්වය වෙනස් ස්වරුපයකට, විපරිණාම තත්ත්වයකට පත් වන්නේ කොහොම ද කියා මේ අයට ම දැන් අවබෝධ කර ගන්නට පූඩ්වන් වෙන්නට ඕනෑ. ඒ වගේම, 'මේ නැති වී ගිය නාම ධම් නැවත කිසිදාක තුළදීන ලෙසින්ම නිරද්ධ වී ගියාට පස්සේ මොනව ද ඉතිරි වන්නේ මම - මගේ - මගේ ආතමය කියලා ගුහණය කිරීමට, නැතිවී නිරද්ධ වී ගිය නාම ධම් ලෙස ආපසු හැරී බැලුවාත් එකැනු මොකක් ද ද්‍රුගනය වන්නේ කියා තුවනීන් දකින විට, 'මේ සියල්ලම ගුනා දේවල නේ ද', ගුනා යි නේ ද' කියාත් අවබෝධ තේවි.

6.3 දානය පිළිගන්නා අය ගුනාය වශයෙන් දැකීම

එහෙම නම්, දානය පිළිගන්නා අය කවුරුන් ව්‍යවත්, බුදු - පසේ බුදු - මහ රහත් ව්‍යවත්, මනුෂ්‍ය අමනුෂ්‍ය දේව බුහ්ම තිරිසන් ආදි කවරකු ව්‍යවත්, ඒ පියල් දෙනාම ගුනාය සි නේ ද කියාත් අවබෝධ කර ගන්න.

6.4 දානමය පුණ්‍ය කම්මියේ විපාක ලබන අය ගුනාය වශයෙන් දැකීම

ඇගලාකුෂල කම්මිවල විපාක කවුද අත්දැකින්නේ? පුගතියක ඉපදුණුත්, දුගතියක ඉපදුණුත්, කවරකු වී ඉපදුණුත්, ඒ සැම තැනම සිටින අයගේ ඇත්තේත් නාම රුප ධම්යන්. එමනිසා විපාක දීමක් තිබුණුත්, විපාක විදින කෙනෙක් නැහැ, ගුනාය සි කියන කරුණුත් අවබෝධ කර ගන්න.

6.5 ගුනාය වශයෙන් ප්‍රත්‍යාවේෂණ කිරීමෙන් නිවනට

ප්‍රත්‍යාවේෂණ ලෙස ම, තමා විසින් ම මෙය අත්දැකිනා කෙනකුට මේ අවස්ථා භතරේ දී ම ගුනාතාවයකට සිත පත් කර ගන්නට පුළුවන්. සමාධි ප්‍රයා ඉතා දියුණු කෙනකුට නම් මේ ගුනාතා භතරම සිතින්ම එකතු කර, රිට වඩා ගැඹුරු ගුනාතාවයක් අත්දැකිය හැකි වනවා. එසේ ව්‍යවත්, නො ව්‍යවත්, නිවාණය අවබෝධ කිරීමට තරම පිරුණු පාරම් ගක්තියක් ඇති කෙනකුට, කලින් යුතු ගුනාතාවයන් ඉක්මවා යමින් කටයුතු කිරීම තුළින් මේ ජ්‍යෙෂ්ඨයේ දී ම නිවන යාක්ෂණත් කළ හැකි වේවි.

07

හේතු-ලිල හෙවත් පටිච්චමුප්පාද ධර්ම වශයෙන් ප්‍රත්‍යාවේශ්‍යා කිරීම

මිළයට කීමට අදහස් කරන හේතු-ලිල හෙවත් පටිච්චමුප්පාද ධර්ම වශයෙන් ප්‍රත්‍යාවේශ්‍යා කිරීමෙන් ප්‍රතිඵලයක් ලබාගත හැකි වන්නේ ප්‍රයෝග දියුණු වී ඇති අයට පමණ සි. කෙසේ වෙතත්, මේ අය මෙය අවබෝධ කර ගන්නට බලන්න.

‘වේතනාභා හික්ංච්වේ කම්මං වදාම්, වේතයින්වා කම්මං කරෝති කායේන වාචා මනසා’ කියන පායිය මූලදී ප්‍රකාශ කළා මේ අයට මතක ඇති. ‘වේතනාව සි මහණෙනි, මම කම්ය කියලා කියන්නේ, වේතනාවක් ඇතිවුණාට පසුව සි කායික වාචික මානසික කම් කිදු වන්නේ’. කටර කම්යක් කිරීමට වුණත් වේතනාව ප්‍රමුඛ විය යුතු සි. එම නිසා වේතනාව හේතුවක්; කුගලාකුගල කම් එලයක්.

7.1 කුගල මූල

“හිණිමානි හික්ංච්වේ කුසල මූලානි. කතමානි තිණි: අලෝහො

කුසල මූලං, අදේශයේ කුසල මූලං, අමෙර්භෝ කුසල මූලං” - කුගලයක් කිරීමට මූලික වන කුගල මූල තුනක් නිබෙනවා. අලෝහය කුගල මූලයක්; අද්වේෂය කුගල මූලයක්; අමෝහය කුගල මූලයක්. (අකුගල් කිරීමට මූල් වන්නේ ගෝහ - ගෝහ කියන කරුණු තුන.)

7.2 ත්‍රිහේතුක කුගලකම් සහ ත්‍රිහේතුක ප්‍රතිසන්ධි

කුගලයක් කරන විට ‘අලෝහ අදේෂ අමෝහ’ කියන හේතු තුන ම ඇති ව්‍යවහාර් එය පොත්වල භදුනව්න්නේ ‘ත්‍රිහේතුක කුගලයක්’ වගයෙන්. මෙලෙසින් සිදු කළ කුගල කම්යක් කළාට පසුවත්, ඒ ගැන වැරදි විධියට සිතන්නේ තැකිව නිවැරදි ආකාරයෙන් සිතුවාත්, - 'ඒ කියන්නේ, 'මා කගල් ඉතා උසස් කුගලයක්, එයින් මට මේ මේ විපාක ලැබෙනවා, නිවන් ලබාගෙන කවදා හරි ද්වසක සසර දුක තැකි කර ගැනීමටත් එය හේතු වෙනවා' ආදි වගයෙන් ඒ කළ කුගල කම්ය ගැන සිත්මින් සතුව ව්‍යවහාර්, ඒ කරන ලද ත්‍රිහේතුක කුගලය උත්සාජ්ට් ඉතා උසස් එකක් වනවා. එවැනි ත්‍රිහේතුක උත්සාජ්ට් කුගල කම්යක් මරණ මොහාගේ සිහිපත් ව්‍යවහාර් ඉන් ලැබෙන්නේ ‘ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක්’ බවත්, එවැනි ත්‍රිහේතුක ප්‍රතිසන්ධි ලාභියකට පමණක් ඒ ජීවිතයේ දී ද්‍රාන - මාගි - එල - නිවන් සාත්සාන් කළ හැකි බවත් පොත්වල සඳහන් වෙනවා. එම නිසා සැම විටම ත්‍රිහේතුක වගයෙන්ම කුගල් කිරීමටත්, ඒවා ගැන නිවැරදිව සිතා ඒ කුගල් උත්සාජ්ට් හාවයට පත් කර ගැනීමටත් උත්සාහ ගැනීම ඉතා හොඳ සි.

7.3 ද්වීහේතුක කුගල කම් සහ ද්වීහේතුක ප්‍රතිසන්ධි

කුගල මූල තුනම නො යෙදී හේතු දෙකක් පමණක් කුගලයක් කරන විට යෙදුමෙනාත් එය ‘ද්වීහේතුක කුගලයක්’ බව සි පොත්වල

සඳහන් වන්නේ. එවැනි ද්වීජේතුක කුගලයක් කළාට පසුවත් නිවැරදි ආකාරයෙන් සිහිම තිසා එය උත්කාෂ්ථට භාවයට පත් කර ගන්නට ප්‍රථමත්. එසේ උත්කාෂ්ථට භාවයට පත් වූ ද්වීජේතුක කුගලයක් මරණ මොගොන් සිහිපත් වුණෙන් ලැබෙන ප්‍රතිසන්ධිය හඳුන්වන්නේ 'ද්වීජේතුක ප්‍රතිසන්ධියක්' වගයෙන්.

7.3 ත්‍රිජේතුක කුගලයකින් ද්වීජේතුක ප්‍රතිසන්ධියක් ලැබෙන භැරී

කලින් ප්‍රකාශ කළ ත්‍රිජේතුක කුගලයක් කළාට පසුව, 'අපරාදේ මා මේකට මෙව්වර වියදම් කළේ, මේක මට මේට වඩා අඩුවෙන් කරන්න තිබුණා, මේ අයට මං මේ දානය දුන්නට කුවුද දන්නේ මේ අය සිල්වත් ද, ගුණවත් ද කියලා....' ආදි වගයෙන් වැරදි විධියට සිතුවෙන් ඒ ත්‍රිජේතුක කුගලය ඕමක (හනත්) එකක් වනවා. මෙවැනි ඕමක ත්‍රිජේතුක කුගලයකින් ලැබෙන්නෙන් 'ද්වීජේතුක ප්‍රතිසන්ධියක්' බව යි පොත්වල සඳහන් වන්නේ.

7.4 අඡේතුක ප්‍රතිසන්ධි

ද්වීජේතුක කම්යක් කළාට පසුව, වැරදි ආකාරයෙන් සිතුවෙන්, ඒ කම්ය 'ද්වීජේතුක ඕමක' එකක් බවට පත්වනවා. එයින් ලැබෙන්නේ මනුෂ්‍ය ලෝකයේ 'අඡේතුක ප්‍රතිසන්ධියක්.' ඒ අය උපතින්ම අන් - ගොජ - බිහිරී - කොර වැනි අංග විකල තත්ත්වයකිනු යි උපදින්නේ කියන කරුණත් පොත්වල දැක්වෙනවා.

මේ විධියට වේනතාවක් අතිබූණාට පසුව සිදු කරන කුගල පාස්කීක කායික වාවසික මානසික කුගල කම් 'අලෝහය - අදේශය - අමෝහය' මුල් වෙළයි සිදු වන්නේ. අලෝහ - අදේශ - අමෝහ කියන කුගල මූලයන් යෙදෙන ආකාරයට අනුව කරනු ලබන

කුගල කම්මයේ ස්වරුපය වෙනස්වන බව සහ, ඉත් ලැබෙන ප්‍රතිච්චිජාකයේ ස්වරුපය වෙනස් වන බව මේ අය තේරුම් ගත යුතු යි.

7.5 දුක් නො දන්නා අවිද්‍යාව

මුළුප්‍රහා ලෝකයේ ද්‍රීඩ්ජ්‍යුක අභේතුක ප්‍රතිසන්ධියක් ලැබීම නිසා උපතින්ම අඡඩව බිහිරිව කොරව වැනි තත්ත්වයකින් උපතක් ලැබූණෙන් එය එම ජීවිතයටම බලපාන දුකක්. එම නිසා කුගල කම්මයක් තුළින් වුවත් දුකක් ලැබිය හැකි බව මේ අයට දැන් එම කරුණ නිසා අවබෝධකර ගන්නට පුළුවන්.

අභේතුක ප්‍රතිසංඝී විපාකයක් ලබා දෙන ද්‍රීඩ්ජ්‍යුක ඕමක කුගලයක් පමණක් නො වෙයි, ප්‍රතිසංඝී විපාකයක් ලබා දෙන කවර කුගලයක් වුවත් දුකක්. ප්‍රතිසංඝීයක් ලැබෙනවා කියන්නේ ජාතිය ඇතිවීමක්. 'ජාති' පි දුක්ඩා' - ජාතිය දුකක්. ඒ බවත් මේ අය තේරුම් ගත යුතු යි. බුදුරජාණන් වහන්සේට පවා ගෙනකුගේ සහර මූලාරම්භයක් නො දැකිය හැකි තරමට ම ඇතට ඇතට ඇතට දිවෙන අනමතග්ග සංසාරයක දුක් විදිමිනු යි අප මේ පැමිණෙන්නේ.

සහර සැරීසරන මේ කාලය තුළ දී කොපමණ නම් දුකක් විදාලා තිබෙනවා ද කියන කරුණ බොහෝ දෙනකුට තේරුම් ගන්නට බැහැ. තිරිසන් ප්‍රේත නිරය වැනි සතර අපාවල වැට් කොපමණ නම් කාලයක් සිටිය ද, ඒවායේ ඉපදි කොපමණ නම් දුකක් විදාලා තිබෙනවා ද කියලා තරමක් දුරට හෝ අවබෝධයක් මේ අය විසින් ඇති කර ගත යුතු යි.

දුගතියක පමණක් නො වෙයි, පුගතියක ඉපදුණන් ජරා දුක්, ව්‍යාධි දුක්, මරණ දුක්, පංචස්කන්ධය පවත්වා ගෙන යාමේ - නඩත්තු

කිරීමේ - ආරස්‍යා කිරීමේ දුක් ආදි බොහෝ දුක් සපර පුරා අනත්තවත් අපි විද්‍යා නිබෙනවා. ජ්‍යෙ අමතරව, ප්‍රිය විප්‍රයෝග-අපිය සම්පූයෝග ආදි බොහෝ මානසික දුකකුත් අත්දුකලා තිබෙනවා. සපරේ රඳී සිටීම තරම්, පංචස්කන්ධයන්ගේ පැවැත්ම තරම් දුකක් තවත් නැහු. මේ අයට මතක ඇති මා කළුන් කිවා 'අසුරු ගසන කාලයක තරම්වත් කාලයක් හවයේ රඳී සිටීම බුදුරජාණන් වහන්සේ ව්‍යුත්තා කරන්නේ නැති බව'. මෙවත් සපර දුක නො දන්නා 'දුක්බේ අයුදුණාණ' කියන අවිද්‍යාව රහත් නො වූ සෑම කෙනකුගේ ම සිත තුළ ක්‍රියාත්මක වන කරුණක්.

මෙයට අමතරව, ඇතිතයේ කරන ලද කුගලාකුගල 'කර්ම වට්ටයන්ට' අනුව ප්‍රවෘත්ති 'විපාක වට්ටයක්' ඇතිවන ආකාරයත්, ඒ විපාක වට්ටය නිසා අකුගල කම් රස්කර ගනිමින් 'ක්ලේග වට්ටයක්' ඇති කර ගන්නා ආකාරයත්, ඒම නිසා තැවත ජාති දුකකට පත්වන ආකාරයත් මේ අය තේරුම් ගත යුතු වනවා. උදාහරණ වගයෙන්, ඇතිතයේ කරන ලද ආනමය පුණ්‍ය ක්‍රියාවන් නිසා දැන් හවහෝග පැප සම්පත් ලැබේ තිබෙන විට, ඒ සම්පත් 'මගේ - අපේ' ආදි වගයෙන් ගුහණය කර ගෙන, ඒවා කෙරෙහි ලේඛයෙන් මසුරකමින් ඇලී බැඳී සිටීම නිසා, මරණ මොහොන් ඒවා කෙරෙහි ආකාවක් ඇතිවුවහොත් ප්‍රේනයන් වැනි තත්ත්වයට පත් වී දුගතිගම් දුක් ලබා දෙන අවස්ථාවන් ගැන සිතා බලන්න.

මේ විධියට දුක නො දන්නා අවිද්‍යාව රහත් වන තෙක් ම කෙනකුගේ සිත තුළ ක්‍රියාත්මක වන කරුණක්.

7.6 දුක ඇතිවීමේ හේතුව නො දන්නා අවිද්‍යාව

දුක නො දන්නා අවිද්‍යාව නිසාම හවයේ රඳී සිටීමේ ආකාවන් ඒ අයගේ සිත තුළ තිබෙනවා. හවාගාව දුක ඇතිවීමේ හේතුවක්.

මෙය දැකිය නො හැකිවන්නෙනත් අවිද්‍යාව නිසා.

ඒකාන්ත දුකක් ම වන්නා වූ, දුක් ලබා දීමට හේතුවක් ම වන්නා වූ ගම් පංචස්කඝ ධමියන්ගේ යථා තත්ත්වය නො දැන, ඒවා 'මම ය, මාගේ ය, මගේ ආත්මය ය' ආදි වශයෙන් ග්‍රහණය කර ගෙන සිටිමේ මෝඩකමත්, ඒ වගේම ඒවා කෙරෙහි තණ්ඩාවෙන්, දිව්‍යීයෙන්, මානයෙන්, ජ්‍යුරාගයෙන් ඇලී බදී උපාදාන කර ගෙන සිටිමේ මෝඩකමත්, රහත් නො වූ කෙනකුගේ සිත තුළින් තිරයේ එ ගොස් නැහැ. ගම් සියල්ලම තැවත ඉපදීමක් ගෙන දීමේ හේතු.

මෙලෙසින්ම පංචස්කඝ ධමියන්ගේ පැවතීම ම ඒකාන්ත දුකක් බව සහ, ඒවා අනිත්‍ය අනාත්ම ගුණය ධම් බව නො දන්නා මෝඩකම නිසාම 'මම - මගේ - මගේ ආත්මය' ආදි වැරදි දාශ්ටීන්හි පිහිටා රුප ගැඩි ගන් රස එවායිඛ්‍ර ධමම යන අරමුණු කෙරෙහි මුලාවෙන් මුලාවට පත්ව, ලෝහයෙන් නොයෙකුත් කායික වාවසික මානයික ක්‍රියාදාමයන්හි තිරත වෙමින්, එලෙසින්ම ද්‍රේවීෂයෙන් ගැටී කෙරුදයෙන්, වෙටරයෙන් පලිගැනීමෙන් යුතුව නොයෙකුත් කායික වාවසික මානයික අකුරල ක්‍රියාවන්හි තිමගෙනව, මෝහ ජාලාවක පැටලි පැටලි දැගලන ආකාරය නො දක්නා ඒ මෝඩකමත් සහර පුරාම දිගින් දිගටම පැවතීගෙන පැවතීගෙන එන ධමියක්. ගම් සියල්ල තිබෙන තාක් කල් තැවත තැවත ඉපදීමට සිදුවන එක වළක්වන්නට බැහැ.

එපමණක් නො වෙයි, පංචස්කඝ ධම් කෙරෙහි ජ්‍යුරාගයෙන් වෙලි, ඒ පංචස්කඝ ධම් පැවතීමේ දුකම අහිනන්දනය කරමින්, ඒ දුකම ප්‍රාර්ථනා කරමින්, දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක බුහ්ම ලෝක සැප සම්පත් ආදිය කෙරෙහි ඇලී නොයෙකුත් වට්ටගාමී කුගලාකුගල කම් සිදු කරන්නෙන් 'දුක්ඛ සමුද්‍යෝ අක්ෂෝණාණ' කියන දුක අනිවීමේ හේතුව නො දන්නා අවිද්‍යාව නිසා කියන

කරුණ දැකිය නො හැකි මෝසිකම නිරුද්ධ කළ හැකි වන්නේත් රහත් වීමෙන් පමණ සි.

7.7 දුක්ඛ නිරෝධය නො දක්නා අවිද්‍යාව

පංචස්කජු ධම්යන් සඳාකාලික වගයෙන්ම නැත්තටම නැතිවියාමක් තිබෙනවා නම් ඒකම සි ගාන්ත, ඒකම සි ප්‍රශ්නීත, ඒකම සි දුකෙහි කෙළවර කියා ප්‍රත්‍යාස්‍ය ලෙසම නො දන්නා 'දුක්ඛ නිරෝධී අක්ෂ්‍යාණ' කියන අවිද්‍යාවත් රහත් නො වූ කිසිවකුටවත් නිරුද්ධ කළ හැකි දෙයක් නො වෙයි.

7.8 දුක නිරුද්ධ කිරීමේ මාගිය නො දන්නා අවිද්‍යාව

මෙලෙසින්ම දුක නැත්තටම නැති වී සඳහට ම නිරුද්ධ වී යන්නේ මෙලෙසින් කියන ඒ මාගිය ප්‍රත්‍යාස්‍ය ලෙසම දැකිය නො හැකි 'දුක්ඛ නිරෝධාත්මිනී පටිපදාය අක්ෂ්‍යාණ' දුක නැති කිරීමේ මාගිය නො දන්නා අවිද්‍යාව සම්පූෂ්ණයෙන්ම නිරුද්ධ කළ හැකි වන්නේත් රහත් වීමෙන් පසුව පමණ සි.

පැටුපුණු තුල් බෝලයක් සේ තෙස්හා ජාලාවක, මෝහ ජාලාවක පැටලි පැටලි කම් සංස්කාර රස් කරමින් සහර දුකෙහිම සත්වයා ගැලෙන්නේ මෙලෙසින් දුකත් - දුක්ඛ සමුද්‍යත් - දුක්ඛ නිරෝධයත් - දුක්ඛ නිරෝධාත්මිනී පටිපදාවත් කියන වතුරාර්ය සත්‍යය නො දන්නා අවිද්‍යා අභ්‍යරේ හිර වී සිටින නිසා.

7.9 අවිෂ්ජා පවිචා සඩ්බාරා

නැවත නැවත ඉපදීමට හේතු වන මෙම වතුරාර්ය සත්‍යයත් නො

දන්නා අවිද්‍යාව නිසාම කුගලාකුගල කම් සංස්කාර රස්වන නිසා, එය බුදුරජාණන් වහන්සේ වදාරන්නේ 'අවිත්තා පව්වයා සඩ්බාරා' කියලා.

'අවිත්තා පව්වයා පුද්දුකුහිසඩ්බාරා
අවිත්තා පව්වයා අපුද්දුකුහිසඩ්බාරා
අවිත්තා පව්වයා ආනෙක්තාහිසඩ්බාරා'

අවිද්‍යාව හේතුවෙන් කුගලුත් රස්වෙනවා, අකුගලුත් රස්වෙනවා, එලෙසින්ම ද්‍රාන නිසා ජනිත වන කුගලුත් රස්වෙනවා.

'සඩ්බාරා අවිත්තා නිදානා-අවිත්තා සමුදයා - අවිත්තා ජාතිකා - අවිත්තා පහවා. අවිත්තාය සති සඩ්බාරා හොන්ති' කියලා බුදුරජාණන් වහන්සේ විසින් අහිසමය සංයුත්තගේ දක්වා ඇති පරිදි, අවිද්‍යාව නිදාන කොට - අවිද්‍යාව සමුදය කොට - අවිද්‍යාව ජාති කොට - අවිද්‍යාව ප්‍රහව කොට කුගලාකුගල කම් සංස්කාර රස්වන බව මේ අය තෝරුම් ගත යුතු සි.

'අවිත්තාය සති සඩ්බාරා හොන්ති' අවිද්‍යාව තිබෙන විට කුගලාකුගල කම් සංස්කාර සිදුවෙනවා.

7.10 සඩ්බාර පව්වයා වික්දුකුණුණි

'අවිත්තා පව්වයා සඩ්බාරා, සඩ්බාර පව්වයා වික්දුකුණුණි' අවිද්‍යාව හේතුවෙන් සංස්කාරත්, සංස්කාර හේතුවෙන් වියානත් ඇතිවන ආකාරය 'පරිවීමංසන පූතුගේ' බුදුරජාණන් වහන්සේ විසින් වදාරා ඇත්තේ මෙලෙසින්:

"අවිජ්‍රතාගමනය හික්බලේ පුරිසපුග්ගලෝ පුද්‍යෙකුදී වේ සඩ්බාරං අහිසඩ්බාරෝති, පුද්‍යෙකුදීපග හෝති වියුදුභාණ, අපුද්‍යෙකුදී වේ සඩ්බාරං අහිසඩ්බාරෝති, අපුද්‍යෙකුදීපග හෝති වියුදුභාණ, ආනෙකුදීප වේ සඩ්බාරං අහිසඩ්බාරෝති, ආනෙකුදීප්පුපග හෝති වියුදුභාණ".

අවිද්‍යාවෙන් දුක්ත ගම් පුද්ගලයා කුගල සංස්කාර රස් කළහාත්, එච් මරණ මොහාතේ සිහිපත් වීම නිසා පහළවන කම් වියුනය කුගල සහගත වෙනවා, මෙම නිසා ඔහු සූගතිගාමී පුනර්හවයකු සිලැන්නේ.

එම වගේම අකුගල සංස්කාර රස් කළහාත්, එච් මරණ මොහාතේ සිහිපත් වීම නිසා පහළවන කම් වියුනය අකුගල සහගත වෙනවා, එම නිසා ඉන් ලැබෙන්නේ දුගතිගාමී පුනර්හවයක්.

මෙලෙසින්ම දියාන කුගල සංස්කාර රස් කළහාත්, එම දියාන සම්පත් මරණ මොහාත දක්වා තො පිරිහෙලි පවත්වාගෙන යාම හා එච් මරණ මොහාතේ සිහිපත් වීම කුළුන් පහළවන කම් වියුනය තො සැලෙන දියාන සම්පුදුක්ත කුගල සහගත එකක් වීම නිසා ඔහු මුහු මුහුම ලෝක පුනර්හවයක් ලබනවා.

'අවිජ්‍ර පව්වය සඩ්බාර' කියන පායයේ තිබෙන 'සඩ්බාර' කියන වවනය බුදුරජාණන් වහන්සේ විසින් සමහර අවස්ථාවලදී විස්තර කර ඇත්තේ 'කාය සඩ්බාර - වලි සඩ්බාර - මනෝ සඩ්බාර' වගයෙන්. මෙයින් අදහස් වන්නෙන් අවිද්‍යාව නිසා කායික - වාලසික - මානසික කුගලාකුගල කම් සංස්කාර රස්වන බව ම සි. ගම් බව අංගුත්තර නිකායේ 'කම්ම වග්ගයේ' සූත්‍ර සිහිපයකම මෙලෙසින් දුක්වෙනවා:

”ඉඩ හික්බලේ ඒකවිටෝ සඛ්‍යාපන්සුම් කාය සඩ්බාරං අහිසඩඩ්බලරෝති, සඛ්‍යාපන්සුම් වලී සඩ්බාරං අහිසඩඩ්බලරෝති, සඛ්‍යාපන්සුම් මතෙන් සඩ්බාරං අහිසඩඩ්බලරෝති”.

සේ සඛ්‍යාපන්සුම් කාය සඩ්බාරං අහිසඩඩ්බලරිත්වා, සඛ්‍යාපන්සුම් වලී සඩ්බාරං අහිසඩඩ්බලරිත්වා, සඛ්‍යාපන්සුම් මතෙන් සඩ්බාරං අහිසඩඩ්බලරිත්වා, සඛ්‍යාපන්සුම් ලෝකං උපපත්තති”

මෙම ලෝකයේ සමහර කෙනෙක් වැරදි සහගත කාය සංස්කාර - ඒ කියන්නේ සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම - රහමෙර පානය කිරීම වැනි අකුශල කම් රස්කරනවා; වැරදි සහගත වූ වලී සංස්කාර (බොරු කේලම් පරුෂ වචන සහ සම්ඩප්පාප කිම) රස්කරනවා; අහිත්සා (දුඩ් ලෝහය), ව්‍යාපාද, මිල්දාදාශ්ටී කියන වැරදි සහගත අකුශල මතෙන් සංස්කාර රස්කරනවා.

එළේ වැරදි සහගත අකුශල කාය සංස්කාර, වලී සංස්කාර සහ මතෙන් සංස්කාර රස් කරලා, ඔහු දුගතිගාමී වනවා.

”ඉඩ හික්බලේ ඒකවිටෝ අඛ්‍යාපන්සුම් කාය සඩ්බාරං අහිසඩඩ්බලරෝති, අඛ්‍යාපන්සුම් වලී සඩ්බාරං අහිසඩඩ්බලරෝති, අඛ්‍යාපන්සුම් මතෙන් සඩ්බාරං අහිසඩඩ්බලරෝති.

සේ අඛ්‍යාපන්සුම් කාය සඩ්බාරං අහිසඩඩ්බලරිත්වා, අඛ්‍යාපන්සුම් වලී සඩ්බාරං අහිසඩඩ්බලරිත්වා, අඛ්‍යාපන්සුම් මතෙන් සඩ්බාරං අහිසඩඩ්බලරිත්වා, අඛ්‍යාපන්සුම් ලෝකං උපපත්තති”.

මෙම වගේම සමහර කෙනෙක් වැරදි සහගත කාය සංස්කාර, වලී සංස්කාර සහ මතෙන් සංස්කාරවලින් ඇත් වේ, නිවැරදි සහගත වූ

කුගල පාස්කීක කාය - විවි - මතෙන් සංස්කාර රෝ කරනවා. එම නිසා ඔහු පූගතිගාමී වනවා.

මෙලෙසින් කුගලාකුගල කම් සංස්කාර අවිද්‍යාව නිසා රෝවන බවත්, ඒ නිසා නැවත නැවතත් සසර දුකම අත්දකින්නට පිළුවන බවත් මේ අය තේරුම් ගත යුතු යි. හේතු-ලිල වශයෙන් මෙය ප්‍රකාශ කරනවා නම්, අවිද්‍යාව හේතුව යි, කුගලාකුගල කම් සංස්කාර ඒ නිසා ඇති වූ ප්‍රතිඵලය යි; කම් සංස්කාර හේතුව යි, ඒ නිසා ඇතිවන ජාති ජරා ආදි සසර දුක ප්‍රතිඵලය යි.

7.11 "අවිජ්‍ය නිරෝධා සඩ්බාර නිරෝධේ, සඩ්බාර නිරෝධා විස්ද්‍යාණ නිරෝධේ"

අවිද්‍යාව තැන්තටම තැතිවී නිරුද්ධ වී ගියා නම්, කම් සංස්කාර රෝවීමක් නැහැ; කම් සංස්කාර රෝවීම සම්පූණීයෙන්ම නිරුද්ධ වී ගියා නම්, ජාති ජරා ආදි සසර දුකක් නැහැ.

මේ අවිද්‍යා නිරෝධය, සංස්කාර නිරෝධය සහ විජාන නිරෝධය ප්‍රත්‍යාශ්‍ය ලෙසම දකිනින් නිවන් පූව අත්දකිය හැක්කේ විද්‍රෝහනා භාවනාවෙන් ඉහළම ප්‍රතිඵල ලබා ගතහොත් පමණ යි. එවැනි අත්දකිමක් ලැබීමට මේ අයට තො හැකි වුවත්, මේ කරුණු හොඳින් අවබෝධ කර ගන්නට බලන්න. එතකොට කුගල සංස්කාර වූණත් උපාදන කර ගන්නේ නැතිව, සසර දුක නිම කර ගැනීමේ ටෙනනාවෙන් ම විවචිතගාමී වන ආකාරයෙන් කුගල කම් සිදු කිරීමට මේ අයට හැකි වේවි.

08

වතුරාරය සත්‍ය වගයෙන් ප්‍රත්‍යාවේශ්‍යා කිරීම

වතුරාරය සත්‍ය වගයෙන් ප්‍රතිවේශ්‍යා කිරීම ගැන දි ඉතාමත්ම කෙටියෙන් කරුණු කිහිපයක් පමණක් ප්‍රකාශ කිරීමට දැන් අදහස් කරන්ගෙන්. වතුරාරය සත්‍යය කියන්නේ දුක්ඛ සත්‍යය, දුක්ඛ පෘත්‍රය සත්‍යය, දුක්ඛ නිරෝධ සත්‍යය සහ දුක්ඛ නිරෝධගාමීනි පටිපදාරය සත්‍යය බව මේ සෑම දෙනාම දැන්නා කරුණක්.

8.1 දුක්ඛ සත්‍යය

“සංඛීත්තේන පංචුපාදානක්බන්ධා දුක්ඛා” කියා බුදුරජාණන් වහන්සේ විසින් දක්වා ඇති පරිදි කෙටියෙන් කියනවා තම් දුක කියන්නේ පංච්කන්ධයන්ගේ පැවැතීම ම දි. ඒ හැර වෙන කිසිවක් නො වෙයි.

දානමය පූජ්‍ය කම්මියක් හරි, කුගලාකුගල කවර කම්මියක් හරි කරන විට, තමන්ගේ පංච්කන්ධ ධම් ඇතිවෙමින් නැතිවෙමින් යෑමක් හැර ඇන් කිසිවක් නැති බව, පංච්කන්ධ ධම් වගයෙන් ප්‍රත්‍යාවේශ්‍යා

කිරීම හරියට කළ අයට දැන් ඉතා මැනවීන් අවබෝධ වී ඇති. පංචස්කනු ධම්යන්ගේ පැවැත්ම ම තනිකරම දුක්ඛ සත්‍යයේ පැවැත්මක්.

ඊට අමතරව, දුකක් වශයෙන් ප්‍රත්‍යාවේෂණ කරන විට, මේ අයට තේරේන්නට ඇති කුඩල කරුම කිරීම ම වූනත් දුක්ඛ සත්‍යයක් බව.

8.2 දුක්ඛ සමුද්‍ය සත්‍යය

කුඩලාකුඩල කම් පංච්කාර රස්වීම තුළින් නැවත නැවත ජාති ජරා ආදි සහර දුකට ම වැශෙන නිසා එවා තනිකරම දුක්ඛ සමුද්‍ය සත්‍යයක්.

ඊටත් අමතරව, තමන්ගේ පංචස්කනු ධම් තිබෙන නිසා තමයි යම්තාක් දුකක් විදින්නට සිදු වෙනවා නම් ඒ සැම දුකක්ම විදින්නට සිදුවන්නේ. එම නිසා පංචස්කයයන්ගේ පැවැත්ම එක අතකින් දුක්ඛ සත්‍යයක් වනවා වගේම, තවත් අතකින් දුක්ඛ සමුද්‍ය සත්‍යයක් ද වන බවත් තේරුම් ගත යුතු කරුණක්.

8.3 දුක්ඛ නිරෝධ සත්‍යය

කුඩල කම් කවර ආකාරයකින් හරි ප්‍රත්‍යාවේෂණ කරන විට, නාම-රුප නිරෝධයක් අත්දැකීමෙන් නිවනට සිත පත් වූ කෙනකුට එය දුක්ඛ නිරෝධ සත්‍ය ය කියලා තේරුම් ගන්නට පූජාවන්.

8.4 දුක්ඛ නිරෝධගාමීනී පටිපදාර්ය සත්‍යය

මෙලෙසින් ප්‍රත්‍යාග්‍යා කිරීම කුළුන් දුක්ඛ නිරෝධයකට සිත එත් වූ කෙනකුට පැහැදිලිවම දකින්නට පුළුවන් මේ ප්‍රත්‍යාග්‍යා කිරීම දුක්ඛ නිරෝධගාමීනී පටිපදාර්ය සත්‍යය වූ බව. එසේ ප්‍රතිඵිලයක් ලැබෙන ගස් ප්‍රත්‍යාග්‍යා කරන විට, තමන්ගේ සිත කුළ සම්මා සතියත්, සම්මා සමාධියත්, සම්මා දිවිධියත් ජනිත වූ නිසා, සම්මා දිවිධි ආදී ආර්ය අඡාංගික මාගීය ම සි දුක්ඛ නිරෝධගාමීනී පටිපදාර්ය සත්‍යය බවත් ඒ අයට අවබෝධ ලේඛි. එවැනි කෙනකුට වතුරාර්ය සත්‍ය ධම්යන්ම දකින්නට පුළුවන්.

වෙනත් අයට වතුරාර්ය සත්‍යය ඒ ආකාරයෙන් ප්‍රත්‍යාග්‍ය ලෙස දකින්නට බැහැ. එසේ වූවත්, ඒ අයට පුළුවන් මේ පංචස්කන්ධ ධම් දුක්ඛ සත්‍යයක් බවත්, කම් සංස්කාර රස් කිරීම දුක්ඛ සමුද්‍ය සත්‍යයක් බවත්, සම්මා දිවිධි ආදී ආර්ය අඡාංගික මාගීය දුක්ඛ නිරෝධගාමීනී පටිපදාර්ය සත්‍ය බවත් අවබෝධ කර ගන්නට.

එතගොට මේ දක්වා ප්‍රකාශ කළ ප්‍රත්‍යාග්‍යා කළ හැකි ආකාර අතුරෙන්, මේ අයට ඉතා හොඳින් තෝරුම ගත හැකි හා කළ හැකි ආකාරයකට අනුව සැම කුළල කම්යක්ම කළාට පසුව ප්‍රත්‍යාග්‍යා කිරීමට පුරුදු වන්න. ආකාර කිහිපයකින්ම ප්‍රත්‍යාග්‍යා කළ හැකි නම් එය ඉතා හොඳ යි. එසේ කිරීමේ කුළල ගක්තිය කවදා හේ ද්‍රව්‍යක නිවන් අවබෝධ කිරීම සඳහා හේතු උපනිශ්චය වනවා ඇති. එසේම එවා!